


## 2 ජාතික ආදායම සහ වියදම

## 2.1 සමස්ත උපතනීන්

2001 වර්ෂයේ වාර්තාවේ පියයට 1.5 ක් වූ ආර්ථික පැවත්ම පුකාසන් තත්ත්වයට පත් වූ බවය ප්‍රත්‍යාශ්‍ය ලෙස පෙන්වමින් 2002 වර්ෂයේදී දළ දේශීය නිෂපාදනය (දදේනී) පියයට 4.0 කින් වර්ධනය විය. ආර්ථිකය යා තත්ත්වයට පත්වීම 2002 වර්ෂය පුරුෂුම්ක්ව සිදුවූ ත්‍යාගලීයක් විය. පසුගිය වර්ෂය අග හාගයේදී අන්වීදි පියයට 3.9 ක ආර්ථික පැවත්මෙන් අන් මිදෙමින්, 2002 වර්ෂයේ ප්‍රමාණ හාගය තුළ ආර්ථිකය පියයට 1.7 කින් වර්ධනය විය. (පළමු කාර්ඩ්වේදී පියයට 0.5 ක් හා දෙවන කාර්ඩ්වේදී පියයට 3.0 ක් වශයෙන්). වර්ෂයේ දෙවන හාගයේදී ඇඟිල්ක වර්ධනය පියයට 6.1 ක් වූ අනර (තුන්වත කාර්ඩ්වේදී පියයට 5.9 ක් සහ සිවුවන කාර්ඩ්වේදී 6.2 ක් වශයෙන්) එයට අර්ථ වශයෙන් හේතුවූයේ පසුගිය වර්ෂයේ දෙවන හාගයේදී ආර්ථික ත්‍යාගකාරකම් අනුමතවමක පැවතියි.



පසුගිය වර්ෂයේ පසුබැමට ලක්ෂ්‍ය ආර්ථික ක්‍රියාකාරීන්වය 2002 වර්ෂයේද දී වර්ධන මාවතට ප්‍රවිශ්‍ය වීමට කාරණා කිහිපයක් හේතුවිය. පෙබලටවර් මාසයේ අඟ භාගයේ සිට බලපෑවූන් වූ සහ එනැන් සිට අඛණ්ඩව ත්‍රියාත්මක වුණු සටන් විරාමය හේතුවෙන් ආරක්ෂණ තත්ත්වයේ දැකිය හැකි වූ වර්ධනය පාරිභෝගික ඉල්ලුම වැඩිකළ අතර, මේ තත්ත්වය දේශීයව සහ විදේශීයව ආකළුපම්‍ය වශයෙන් යහා අවබෝධන්මක වශයෙන් දෙනාන්මක වෙනසක් ඇති කිරීමටද හේතු විය. පසුගිය වර්ෂයේ දුෂ්කරණවයන් අනවිදී ලෙස ආර්ථිකය, මූලින් පුරුරුෂතනතය කළ මට්ටමට වඩා අඩු වේගකින නමුදු, කිසියම් ආකාරයක යථා තත්ත්වයට පත්වීමක් 2002 වර්ෂයේද දී දැකිය හැකි විය. ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන වෙළෙඳපොලවල් වන ඇමුණුකාව, පුරුරුෂා සංගමය සහ මැද පෙරදිග රටවල ආර්ථිකයන් අර්ධ වශයෙන් වුවද ප්‍රකාශනී තත්ත්වයට පත්වීම දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට යැලුකිය යුතු බලපෑමක් ඇති කළේ ය. 2000/2001 වර්ෂ වල අඛණ්ඩව පැවති දැවැනියනෙන් පසු යහපත් කාලගුණීක තත්ත්වයන් පැවතිම කාෂ්චකාරීමින ආයය යථා තත්ත්වයට පත්වීමට පහාය වූ

අතර, වූද්‍යිය ඇශ්ංකිටුවේම් තවතා දැමීම කාල්පික හා සේවා අංශයන්ට හිතකර ලෙස බලපෑවේය. මේ අතර, මූහුදු පහ ගුවන් ගමන් කෙරේ පතවා තිබුණු පුද් අවධානම් රක්ෂිත අධිඝාරය ඉවත් කිරීම විදේශීය වෙළඳ කටයුතු හා පාලාර්ථ කටයුතු වැඩි දියුණු කිරීමට හේතු විය. උදේමනය පහත වැළිමන් ප්‍රමා පොලි අනුපාත තව් දුරටත් අවුවීම පහ රාජ්‍ය මූල්‍ය විෂයයෙහි වූ අගිවෘධිය හේතුවෙන් රජය ප්‍රසාරණයන්මත මූලයන්ගෙන් කෙරෙන සය ගැනීම් අවම වීම වැනි කරණු 2002 වර්ෂයේ ආර්ථික වර්ධනයට යෝගය සාර්ථක පරිසරයක් තීර්මාණය කළේය. කෙසේ වුවද, ලෝක ආර්ථික ත්‍රියාකාරීන්විය කිහිපියම් අඩු මට්ටමකින් පැවතිම පහ පාර්ලිමේන්තුව යහ විධායක ජනාධිපතිවූරය අතර වන දේශපාලන සභාවයය හා ව්‍යවර්ග මූල්‍ය හායයේ ඇරැකි සාම ත්‍රියාවලියේ අගිවෘධිය අධිඝාරය කරමින් ආයෝජනයන් විසින් අනුගමනය කළ කළ මැරිමේ ප්‍රතිපත්තිය, 2002 වසරේ ආර්ථික වර්ධනය, දිගුකාලීන වර්ධන අනුපාතිකය වූ පියයට 5.0 ඉක්මවා යුතුම් භුතියාවට බාධා පැමිණිවේය.

දෙ ජාතික නීංපාදිතය 2002 වර්ෂයේදී දූර්ක වශයෙන් සියලු 4.1 ක වර්ධනයක් පෙන්වන ලද අතර, 2001 වර්ෂයේදී දෙ ජාතික නීංපාදිතය සියලු 1.3 ක පසුබැඳීමකට ලක්විය. දෙ දේශීය නීංපාදිතයට යාලේක්වීම් දෙ ජාතික නීංපාදිතය වැඩි වර්ධනයක් වාර්තා කිරීමට හේතුවුයේ විදේශීය ගුද්ධ පාධක ආදායම විර්ෂය තුළදී සාලේක්වීම යහපත් තත්ත්වයක පැවතිමයි. විදේශීය ගුද්ධ පාධක ආදායම අඛණ්ඩව සෑණ මට්ටමෙහි පැවතුණුණේ වී නමුදු සාධක සඳහා වන ගෙවීම් අවු වීම නිසායේ, පාධක ලැබේ ඉහළ යාමන් නිසා 2002 වර්ෂයේදී වර්ධනයක් පෙන්විය. 2002 වර්ෂයේදී සාලේක ඉහළ යාම හේතු කොට ගෙන පොලී ආදායම ඉහළ ගිය අතර, ජාතින්තර වෙළඳ පොලී පොලී අනුජාතික පහළ යාම හේතු කොට ගෙන විදේශ යෙහි පාදන කෙරෙන පොලී ගෙවීම් පහන වුවුණේ ය.

අභ්‍රේක ත්‍රියාකාරීන්වය සංණ තත්ත්වයෙන් මිදී වර්ධන මාවතකට පිවිසිය ද එම වර්ධනය පූජුල් පරායයට පැනිරුණු එකක් නොවේ. යහපත් කාලගුණීක තත්ත්වය හේතුවෙන් කාශිකාර්මික අංය, සම්පූර්ණයෙන්ම නොවූවන් සැලකිය යුතු අත්දමින් යථා තත්ත්වයට පත්විය. 2002 වර්ෂයේදී කාශිකාර්මික අංය පියයට 2.5 කින් වර්ධනය වුණු අතර, රට පෙර වර්ෂයේ එම ආංය පියයට 3.4 කින් පසුබැවුමකට ලකු විය. පසුගිය වර්ෂයේ පියයට 2.1 කින් පහත වුවුනු කාර්මික අංය 2002 වර්ෂයේ මුද්‍ර භාගයේදී තවදුරටත් පසුබැවුම ලකුවූ අතර, වර්ෂයේ අග භාගයේදී තුවනත් වර්ධන ත්‍රියාකාරීන්වයට අවත්තීරණ වෙමින් පියයට 1.0 ක වාර්ශික වර්ධනයන් සලකුණු කළේ ය. රැකියා අවස්ථාවන් උත්පාදනය තිරිමේදී ඉනා තිරණයාමක කාලෝගාරුයන් ඉටුකරන බැවින් පහ සේවා අංයයේ ත්‍රියාකාරීන්වය කෙරෙහි බැවින් මෙන්ම අනාගත ආර්ථික වෘද්ධිය කෙරෙහි බලපාන බැවින්ද කාර්මික අංයයේ පාලේක්ස වශයෙන් මත්දාම් ත්‍රියාකාරීන්වය අවධානයට ලක් විය යුතු කරුණක් වේයි. පසුගිය වසර් පියයට 0.5 කින් පසුබැවුම ලකුවුණු සේවා අංය, ආරක්ෂක තත්ත්වය යහපත්

2.1 දෙනී සංඛ්‍යා සංඛ්‍යා සංඛ්‍යා  
ස්ථාවර (1996) කාබිඩ වියදම් මළ අනුව දළ දේශීය නිෂ්පාදනයේ ආංශික සංයුතිය සහ වර්ධනය

	වැනිවිෂ්ද අනුපාතය (%)		දෙදේතිය වැනිවිෂ්ද ප්‍රතිශතය දෙනී සංඛ්‍යාව (%)		දෙදේතිය ප්‍රතිශතය (%)	
	2001 (අ)	2002 (අ)	2001(අ)	2002 (අ)	2001 (අ)	2002 (අ)
1. කාඩිකර්මය	-3.4	2.5	-44.9	12.6	20.1	19.8
1.1 කාඩිකර්මය, ද්‍රව්‍ය ආදි වන ද්‍රව්‍ය හා ධීවර කර්මාන්තය	-3.4	2.5	-44.9	12.6	20.1	19.8
කාඩිකර්මය	-4.3	1.9	-43.8	7.3	15.5	15.1
නේ	-3.5	5.0	-3.2	1.8	1.4	1.4
රබර්	-1.5	5.0	0.4	0.5	0.4	0.4
පොල්	-13.5	-13.6	-15.4	-5.3	1.5	1.3
වි	-5.7	6.1	-12.0	48	3.1	3.2
අනෙකුත්	-2.2	2.5	-12.9	5.6	9.0	8.9
ද්‍රව්‍ය ආදි වන ද්‍රව්‍ය	5.0	2.7	5.9	1.3	1.9	1.9
චිවර	-3.9	5.9	-6.9	4.0	2.7	2.7
2. කර්මාන්ත	-2.1	1.0	-37.7	7.1	27.4	26.6
2.1 පනළේ හා කැඳිම් කටයුතු	0.7	-1.1	0.7	-0.5	1.8	1.7
2.2 නිමුෂුම් කර්මාන්ත	-4.2	2.2	-46.9	9.5	16.9	16.7
නේ, රබර් හහ පොල් මද නිෂ්පාදන යැනයිම	-6.7	-1.0	-9.0	-0.5	2.0	1.9
නිෂ්පාදන කර්මාන්ත	-3.9	2.8	-35.0	9.7	13.7	13.5
ඇඩා තෝම්ස්	-3.5	0.9	-2.9	0.3	1.3	1.2
2.3 දේශීයම්	2.5	-0.8	11.2	-1.5	7.3	6.9
2.4 විදුලිය, ගැස්, රුදය හා ප්‍රතිපාදන සේවා	-2.9	-1.3	-2.8	-0.5	1.4	1.4
3. සේවා	-0.5	6.0	-17.4	80.3	52.5	53.6
3.1 ප්‍රවාහනය, ගබවා කිරීම හා සංඛ්‍යාවිධානය	3.8	7.8	27.7	24.1	12.4	12.8
3.2 නොග සහ සිල්ලර වෙළෙඳම	-6.7	5.5	-95.2	29.1	20.9	21.3
ආනයනය	-10.7	8.6	-68.9	19.8	9.0	9.4
ආනයනය	-8.0	2.0	-13.9	1.3	2.5	2.5
දේශීය	-2.0	3.4	-12.4	8.0	9.4	9.4
3.3 බැංකු රක්ෂණ සහ නිෂ්පාදන දේපල	7.9	11.0	38.8	33.2	8.3	8.9
3.4 තිව්‍ය අධිකිය	1.4	1.4	1.6	0.6	1.8	1.8
3.5 රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂණ කටයුතු	1.0	0.0	3.1	0.0	5.0	4.8
3.6 සේවා (අන් තැනක සඳහන් නොවන)	2.2	3.2	5.5	3.4	4.1	4.1
4 දළ දේශීය නිෂ්පාදනය	-1.5	4.0	-100.0	100.0	100.0	100.0

(අ) සංඛ්‍යාවිත

(ආ) කාවකාලීන

පූද්‍ය : ශ්‍රී ලංකා මහ බැංකුව

වීම නිශා වෙළෙඳ කටයුතු, ප්‍රවාහණය, සංඛ්‍යාවිධානය, මූල්‍ය සේවා සහ ප්‍රවාහක කටයුතු වැනි සේවා පදනා ඇති වූ ඉල්ලුමට යහපත් වශයෙන් ප්‍රතිචාර පියයට 6.0 ක්න් වර්ධනය විය. 2002 වර්ෂයේ ආර්ථික කටයුතු පරාන්ත්වයට පත්වීම් පැහැදිලි වශයෙන්ම සේවා ආශය මූලික කරගෙන සිදුවූ අතර, පියයට 4.0 ක් වූ මූල්‍ය ආර්ථික වර්ධනය පදනා සේවා ආශයේ දායකත්වය පියයට 80ක් විය. 2001 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයට සේවා ආශයේ දායකත්වය පියයට 52.5 ක් වූ අතර, 2002 වර්ෂයේදී එය පියයට 53.6 ද්‍රව්‍යාන් ඉහළ හිශේය. සේවා පදනා ඉල්ලුම පුදාන වශයෙන් දේශීය පාරිභාශිකයන්ගෙන් සිදුවූ අතර, අධි-ධාරීනාවන් පැවති බැංකින් සැපුම්කරුවන්ට මෙම ඉල්ලුමට දක්මින් ප්‍රතිචාර දැක්විය භැඳි විය. මිට ප්‍රතිචාරුවුද්ධ වශයෙන් කාලීන ආශයේ ස්ථානාරක්ෂණිත ප්‍රතිචාර මිලියන 1585 ක් වශයෙන් ඇුෂ්නමේන්තු කර ඇත.

වියදම් ආශය පළකන කළ, 2001 වර්ෂයේ රුපියල බිලියන 1407 ක් වූ වෙළෙඳපාල මිල ටැබන් දළ දේශීය නිෂ්පාදනය, 2002 වර්ෂයේදී පියයට 12.6 ක වර්ධනයන් වාර්තා කරමින් රුපියල බිලියන 1585 ක් වශයෙන් ඇුෂ්නමේන්තු කර ඇත.

වියදම් ආශය පළකන කළ, 2001 වර්ෂයේ රුපියල බිලියන 1407 ක් වූ වෙළෙඳපාල මිල ටැබන් දළ දේශීය නිෂ්පාදනය, 2002 වර්ෂයේදී පියයට 12.6 ක වර්ධනයන් වාර්තා කරමින් රුපියල බිලියන 1585 ක් වශයෙන් ඇුෂ්නමේන්තු කර ඇත.

පලාත්බද දුල දේශීය නිෂ්පාදනය පිළිබඳ ප්‍රාථමික අය්තමේන්තු

ଭାରତୀୟ

ප්‍රාදේශීය වශයෙන් වූ යංවර්ධන උපායමාර්ග  
මැනකාලීනව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතින් අවධානයට පාත්‍රවලින්  
පවතී. සමස්ත ආර්ථික කටයුතුවල සිදුවන ප්‍රසාරණය  
අනුම්පලාත්වල වැළැවුනු සාක්ෂිදුරුණු වීමෙන්තුවලින්  
පලාත් අතර පවත්නා ආර්ථික විෂමතාවන් තබදුරුවන් ඉහළ  
යන බවට වූ පොදු පිළිගැනීම මේ සඳහා ප්‍රධාන වශයෙන්  
ගෙනු විය. මෙම තත්ත්වය නිසා පර්යේෂණයන් සහ ප්‍රතිපත්ති  
සුම්පාදකයින් විසින් රාජික මට්ටමින් පමණක් පවත්නා  
ගොහෝ පාර්ට් ආර්ථික විව්ලයන් පලාත් මට්ටමින්ද.  
අුස්ථතමේන්තු තිරිමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබේ.  
දෙයිය තීජපාදිතය පලාත් මට්ටමින් ඇුස්ථතමේන්තු  
තිරිම එම අවශ්‍යතාව සම්පූර්ණ තිරිමේ අරමුණීන් සිදු කරනු  
ලැබේ.

ପଲାନ୍ ଦଳ ଦେଖିଯ ନିଃଶ୍ଵାସିନ୍ (ଦ୍ରଦ୍ରତି) ଆସନାଲେନ୍ତିରୁ  
ମହିନ୍ ପ୍ରତିବନ୍ଦନୀ ଉପରୀକ୍ଷାକୁ ହର, ଆର୍ଥିକ ବିନ୍ଦନୀ, ଏବଂ  
ଶଲଦାଚୈତାଵ, ଶେଷ ପ୍ରଦଗଳ ଆଧ୍ୟାତ୍ମ ପ୍ରାଣଦେଖି ମରିଥିଲେ  
ଅଧ୍ୟାତ୍ମାତାପାଦ କିରିମର ଅବସରିଲୁ ଜଳିଲୁ ଦେଖି ମରିଥିଲେ  
ପଲାନ୍ତରିଲେ ଆତିଥିକ ଆର୍ଥିକ ହା ଯାମାତକ ଆପରିଦିନ  
ଶ୍ରୀଯାତ୍ମିଳେ ପାତନ୍ତରୁ ପ୍ରଦାନ ଅଭିଭାବୀ ବ୍ୟାନ୍ତାଗ୍ରହିତିରୁ  
ପରିପାତନ୍ ଦେଖାଯାଇଲେ କାର୍ଯ୍ୟକଲ୍ୟାଣ ପାତନ୍ତରୁ ପାତନ୍ତରୁ  
କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା  
କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା କାର୍ଯ୍ୟକରିତା

**මැති කාලීන සංඛ්‍යාත විද්‍යාත්මක වෙනස්කම්**

ශ්‍රී ලංකා මහ බැංකුව තාවකාලික පදනම්ත් පළාත් දෙ දේශීය නිෂ්පාදිත අජ්නමේන්තු සංක්ත කිරීම ආරම්භ කරන ලදී<sup>1</sup> 1996 සිට 2001 දක්වා කාලය පදනා පළාත් දෙ දේශීය නිෂ්පාදිත, නිසියිම්පලානක වසරක් තුළදී නිෂ්පාදිත භාණ්ඩ හා යෝවාවන්හි මූල්‍ය අගය, ඇජ්නමේන්තු විශ්වල්‍යා තොරීම තුළ එම පළාත්වල ආර්ථික කටයුතුවල මවිම් හා ව්‍යාප්තින් පිළිබඳව ඉතා වැදගත් තිරක්ෂණ දැකිය හැකි වේ. පළාත් ද.දේ.තී. ඇජ්නමේන්තු පිළියෙළ කිරීමේදී යම්භන දෙ ජාතික නිෂ්පාදිත අගයන් එක් එක් පළාතට අදාල නිෂ්පාදන, විද්‍යාම් සහ අභ්‍යන්තර පිළිබඳව විවිධ විශ්වාසතිය වූද, අදාල වූද දරුණු යොදා ගනීමින් පළාත් පදනා වෙන් කරනු කරනු ලැබේය.

පළාත් දෙ දේශීය තිෂ්පාදිත ඇස්තමෙන්තු යුතුයිම් ප්‍රාග්ධන හා ද්විතීයික දත්ත මූලාශ්‍ර 4,000 කින් පමණ රාජ්‍යම් නොරහුරු යොදා ගනු ලැබේ. ප්‍රධාන වශයෙන් එම නොරහුරු මධ්‍යම රජයේ වූ, නොයෙන්ත් ආයතන, සංචිතාන, පළාත් අධිකාරීන්, රජයේ පළාත් පාලන ආයතන, මූල්‍ය මෘදුකාංගයේ වූ ආයතන, රන සංගතනයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පහ ජන හා පාඨ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව මින් සිදු චරනු ලැබූ තියුදී සම්ක්ෂණ යහ අතිකුත් පොදුගලික මෘදුකාංගයේ ආයතන තුළින් රස්කර ගනු ලැබේ. වර්තමානයේද මම ඇස්තමෙන්තු වසරක් කාල පරිමාවකින් ප්‍රක්තව මෙන්නය කරනු ලැබේ. කෙසේ වෙනත් ඉදිරියේදී ව්‍යාපෘතියෙන් තුළින් මම කාලප්‍රමාව තවදුරටත් අවුකර ගැනීමට බලාපාරායාන්තු වී.

සංඛ්‍යා සටහන 1

පළාත /වර්ශය	1996	1997	1998	1999	2000	2001	දෙශීය ජල දෙපාලිය (වාර්ෂික පාමාතාක)
බඳත්තයිර (බඩ)	43.7	44.3	45.3	48.7	49.6	47.3	46.5
වයක (බඩ)	11.3	12.1	12.0	10.4	10.4	10.9	11.2
මධ්‍යම (ඩේ)	10.0	10.5	9.8	9.2	9.4	9.8	9.8
දෙනු (දේ)	9.0	8.8	9.3	9.6	9.4	9.9	9.3
සපරැගුව (පැප)	9.0	7.6	6.7	6.4	6.7	6.3	7.1
නැගෙනහිර (නැග)	4.8	5.0	5.5	5.0	4.5	5.0	5.0
සොඛ (සොඛ)	5.1	5.0	4.9	5.0	3.9	4.5	4.6
උනුර මාද (මැටිප)	4.6	4.0	3.6	4.1	3.9	3.8	4.0
උනුර (දේප)	2.4	2.8	2.9	2.5	2.2	2.5	2.5
පම්පත දෙපති	100	100	100	100	100	100	100

ව්‍යුලය : ශ්‍රී ලංකා මහ බැංකුවේ



## I. තාවකාලික

- ශ්‍රී ලංකාවේ පළාත් බැං අර්ථික කටයුතු (1996–2000) පිළිබඳ තාක්ෂණික ආශ්‍ර්යාලෙන්මේ සහ එස්පිෂ්ඩ වියලුණු සංයෝග (ශ්‍රී ලංකා මහ බුද්ධ්‍ය මානවයික ප්‍රතික්‍රියා වෙළඳ 31 හා 32, 2001 පහ 2002) පහ එම අධ්‍යනයේම 2001 පදනු යාවත් කාල උපිය යායි

## විශේෂ සටහන 9

සම්පූර්ණ දැදේශීය පලාත් වශයෙන් වෙනස්කිරීම් මගින් පලාත් දැදේශීය ඇස්තමේන්තු කිරීම රේ සඳහා පවතින හොඳම ක්‍රමය තොවේ. පලාත් අතර මෙන්ම කිසියම් පලාතක් තුළ සිදුවන ආර්ථික ක්‍රිස්තියාව විසේනරාත්මක තොරතුරු මද්වීම මෙම අධියරේදී එම ඇස්තමේන්තු ක්‍රමය කෙරෙහි යොමුවීමට සිදුවිය. තවද අධිකාරීය සිදු කරන කාලෝධීමාවිදී උතුරු තැගෙනහිර ප්‍රදේශවල පැවැති ආරක්ෂක තත්ත්වය සේනුවෙන් එම පලාත්වලට අදාළ තොරතුරු සීමාවීම මෙම ඇස්තමේන්තු සකස් කිරීමේදී පැවති තත්ත්ව ගැවෙනාරී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. පලාත් දැදේශීය පවත්නා සාධක මිල යටතේ ගණනය කොට තිබේ. එක් එක් පලාත සඳහා නියෝජනාත්මක මිල අවධාරකයක් තොත්තිවීම තියා වචාන යොන් යෙන්තාවදී වූ ස්ථාවර සාධක මිල අනුව වන ඇස්තමේන්තු ලබා ගැනීම සඳහා පවත්නා මිල යටතේ වූ ඇස්තමේන්තු පරිවර්තනය කිරීමට තොත්ති විය නෙසේ වෙතත්, එම සීමා කිරීම යටතේ වුවද නාවකාලීක පදනම්න් වූ ඇස්තමේන්තු මගින් ඉතා ප්‍රයෝගන්වන් වූ තොරතුරු රාජීයක් ඉදිරිපත් කරනු ලැබේ.

බස්තාහිර පලාතේ දැදේශීය විසින් රටෙහි සම්පූර්ණ දැදේශීයයන් අධිකත වැඩි ප්‍රමාණයක් දායක කරනු ලැබේ. මධ්‍යම, වයඹ, සබරගමුව හා දකුණු යන පලාත් 4 මගින් එක් පලාතකින් සියයට 5කට වැඩි දායකන්වයක් ලබා දැනී. ඉතිරි පලාත් හතරින් එතම් තැගෙනහිර, උතුරුමැදු, උතුරුදු, උග්‍ර දායකන්වයක් එත් පලාතකින් සියයට 5කට අඩුවක් දායක කරනු ලැබේය. අඩුමට්ටමක පවතී. රේ අනුව මෙම විශ්ලේෂණයේ පහසුව සඳහා මූල්‍ය පලාත් නමය ප්‍රධාන වශයෙන් කළාප පිකට වෙන් කරනු ලැබේය. ඉහළ දායකන්වයක් ඇත්ති බස්තාහිර පලාත (H), අතර මැදි දායකන්වයන් පවතින කළාපය (M) රිනම්



මධ්‍යම, වයඹ, සබරගමුව හා දකුණු යන ඉතා අඩු දායකන්වයක් සහිත (L) කළාපය එනම් තැගෙනහිර, උතුරුමැදු, උතුරුදු, උග්‍ර දායකන්වයක් එත් පලාතකින් සියයට 5කට අඩුවක් දායක කරනු ලැබේය.

## ප්‍රධාන ප්‍රතිඵල

- පලාත් අතර දැදේශීය යන් අස්ථ්‍යාන ලෙස බෙදි ඇත්ති බව එම විශ්ලේෂණයෙන් පැහැදිලිව පෙන්වා දෙනු ලැබේ. 1996-2001 කාල සීමාවීදී H කළාපය සියයට 46 ක්ද, M

දෘශ්‍ය පටහන 2  
ඡාවත්තා යාධක මිල අනුව දෙ දේශීය නිශ්චාදීය යන එහි දුයකන්වයනෙහි (යුත්මිලන) <sup>12</sup>

කළාපය/අධ්‍යක්ෂක	1996	1997	1998	1999	2000	2001	වර්තන අනුශාසනය	
							1996-2000	1996-2001
ඉහළ	304,377	356,073	413,401	484,157	558,157	589,478	16.4	14.2
	(43.7)	(44.3)	(45.3)	(48.7)	(49.6)	(47.3)	(46.3)	(46.5)
මදි	274,083	313,623	345,113	353,275	404,114	458,684	10.3	10.9
	(39.4)	(39.0)	(37.8)	(35.5)	(35.9)	(36.8)	(37.5)	(34.4)
අමු	117,476	134,001	154,324	156,743	162,988	197,541	8.7	11.2
	(16.9)	(16.7)	(16.9)	(15.8)	(14.5)	(15.9)	(16.1)	(16.3)
පමණක දැදේශීය	695,936	803,697	912,837	994,732	1,125,259	1,245,703	12.8	12.4

- තැක්කාලීන
- පලාත් දැදේශීය සාමාන්‍ය පමණක අම්පාන දැදේශීය සාමාන්‍යයන් වශයෙන් වන අනුශාසනය
- පවතින මිල යාධක මිලක් යාධකන්වය වශයෙන් වන අනුශාසනය
- ඉහළ-දායකන්වය – (බස්තාහිර), මධි-මධි දායකන්වය – (දකුණු, සබරගමුව, මධ්‍යම වයඹ පලාත්)
- අමු-අමු දායකන්වය (උතුරු, තැගෙනහිර, උතුරුමැදු, උග්‍ර)

මූලය : ශ්‍රී ලංකා මහ බුද්ධාචාර්ය

විශේෂ සටහන 9

කලාපය සියලුට 38 ක්ද L කලාපය සියලුට 16ක් ද සමඟේන දැදේතිට දායක විය. (පූඩ්‍ර සහවන 2) මෙම ප්‍රව්‍යෙන්නාවයන් තුළින්, යටිනල පහසුකම්, ස්චිවාභාවික ස්ථිපත් හා මිනිස් ස්ථිපත් සම්බන්ධයෙන් කලාප අතර පවත්නා විෂමලතාවයන් අවම කරුණින් රෝවායේ ප්‍රයෝග මට්ටම් ලභාකර ගැනීම සඳහා විශාල කාර්ය හාරයක් ඉටුකළ යුතු බව පෙන් යයි.

- ප්‍රධාන ආර්ථික කටයුතු, කලාප අතර ව්‍යාප්ති වී ඇති ආකාරයේද විෂමතාවන් පවතී. බෙඟනාහිර පළාත තුළ කාශිකාර්මික අංශයේ දායකත්වය අවම වන අතර (පළාත් දැදේති). සියයට 5ක් පමණ) සේවා ආංගය ඉහළම අගයක් පෙන්වුම් කරනු ලබයි. (සියයට 61) මේ අතර කර්මාන්ත ආංගය සියයට 34 ක දායකත්වයක් සිදු කරනු ලබයි. සේවා ආංගය M පහ L යන කලාප දෙකෙහිම ඉහළම අගයක් ලබාදෙන අතර (සිල්වලින් සියයට 44 පහ 46) කර්මාන්ත ආංගය අවම දායකත්වයක් පෙන්වුම් කරනු ලබයි. (සියයට 23 හා 15 වශයෙන්) කාශිකාර්මික කටයුතු කලාප දෙකෙහිම සියයට 33 පමණ වූ දායකත්වයක් කළාප දැදේති. යට ලබාදේ.
  - රක්ෂණ උක් ආර්ථික කටයුතු තුන තුන තුළ ව්‍යාප්තිය යැළැකීමේදී කාශිකාර්මික ආංගය M කලාපය තුළ වඩාත් ප්‍රව්‍ලිතව (සියයට 59) පවතී. ප්‍රධාන කාශිකාර්මික පළාත්, දැනුණ හා වයසි මෙන්ම වැඩිලි ගෝන ඇතුළත් සඡරගමුව පහ මධ්‍යම පළාත් එම කලාපය තුළ ඇතුළත්ව නීතු මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවේ. (රුපසටහන 2) මේ අතර කර්මාන්ත හා සේවා ආංගය H කලාපය තුළ වැඩි වශයෙන් වී පවතී. (සිල්වලින් සියයට .59 හා 55 වශයෙන්) එම ආංගය H කලාපය තුළ තැහැ සිටීම ගොනෝ විට ජාත්‍යන්තර ගුවන්තොටුපළද, වරාය, ඉනා ගොඳ පාරවල් පහ දුම්රිය පහසුකම් පැවැතිම වැඩි වශයෙන් හේතුවෙන් නිමැතුම් කර්මාන්ත, ඉදිකිරීම්, වාණිජ හා වෙළෙද කටයුතු පදනා අන්තර්වශය යෙන්න පහසුකම් නීර්මානය වී තීව්ම හැකිවීම ප්‍රධාන වශයෙන් හේතු විය.
  - 1996-2000 කාලපරිච්ඡේදයේ දී පවත්නා මිල අනුව ගණනය කරනු ලැබූ කලාපය වාර්ෂික වර්ධන අනුපාතයන් අතරද කැඳී පෙනෙන වෙනස්කම් පවතී. (රුපසටහන 2) ඒ අනුව H කලාපය සියයට 16 ක වර්ධන අනුපාතයන් විස්තා කළ අතර M කලාපයේ වර්ධන අනුපාතය සියයට 10ක් ද, L කලාපය තුළදී එය සියයට 9ක් වූ අතර එමගින් දැනට පවත්නාවිෂමතාවන් තවදුරටත් වැඩිවීමේ තැකිරුවක් පෙන්වුම් කරනු ලබයි.

ප්‍රමා කාලයින්මාවේද සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිත අවධානකය සියලුට 8ක් විය. මෙම අවධානකයේ පොදු මැල මට්ටමින් වූ වැවිච්ම ලෙස යොදාගත විට H කළාපය මුළුත් වශයෙන් සියලුට 8ක්න් ද, M කළාපය සියලුට 2ක්න් පමණි. L කළාපය සියලුට 1ක ට අඩු ප්‍රතිච්චයකින්ද වර්ධනය වෙමින් රටේ සඳහන්ත් වර්ධන වෙශය වූ සියලුට 5ක මට්ටමේ පවත්වා ගැනීමට දායක විය. වර්ධන වෙශය සම්බන්ධයෙන් මෙයේ එක් කළාපයක් විජින් අන්කරගෙන ඇති ජයග්‍රහණයන් අනෙකුත් කළාපයන් තුළද රත්නය කරීම මිනින් දිගුකාලීනව ඉහළ වර්ධන මාවතකට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබේනු ඇත.

- 2001 වසරදී සපුරා අඟ්‍රිකා තුළ වූ සැක්ක්වනාත්මක තන්ත්වය විසින් කළාපිය වශයෙන් වූ සාපේක්ෂ දායකත්වයද වෙනස් කරනු ලැබේය. 2000 වසර හා පැස්දිලිදී 2001 වසරගිදී, පවත්නා සාක්ෂි මිල අනුව ඇස්කමේන්තු කළ දේ දේශීය නිෂ්පාදිතය වර්ධනයක් වුවද, මධ්‍යම, දකුණු, උච්ච, නැගෙනහිර, වයඹ, උතුරු යන පළාත් මධ්‍යස්ථාවර්ධනයක් ව්‍යෝනාක් අතර, බේන්ඩාහිර, සබරගමුව සහ උතුරු මිදු පළාත් වලදී එය මන්දගාලී විය. පුවුව සඳහන් පළාත් තුනෙහි මූර්ත් විර්ධන වේගයන් සංඝ ලෙස ඇස්කමේන්තු කොට නිශේ? බේන්ඩාහිර පළාත් සමඟ්ත දේශීයෙන් සියලුට 50 ක් පමණක දායක වන තන්ත්වයක් තුළ එම පළාතෙහි වූ අවෝරික කටයුතුවල වූ සැක්ක්වනය 2001 වසරම සංඝ

භාෂණ දහුගත 3  
කලාප වැයෙන් ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනය 2001

கலைகள்	ஏதாவது கலைகளின் சாப்பை (%)	ஒரே தீவிரமான கலைகளின் சாப்பை (%)	தீவிரமான கலைகளை விடுவதை விட அடிக்கால முறையில் விடுவதை அடிக்கால முறையில் விடுவதை	
			உபகிளி	உபகிளி
ஒக்ல	29	47	109,953	1,230
மார்க்	46	37	53,102	594
அடி	25	16	41,734	467

අුරුපික වර්ධනය කෙරෙහි බලපෑ ප්‍රබලනම සාධකය විය.

- 2001 වසරෙහි ජනගහන ව්‍යාප්තිය<sup>3</sup> පැලතිමේදී ආදායම් ව්‍යාප්තිය බොහෝට්ට දහු ආදායම් පහින කළාපයන් වෙන වඩාත් තැකිරුව පවතින බව පෙනේ. පමණින දැදේති.යෙන් සියයට 50 ක් පමණ, H කළාපයේ වෙශයන සියයට 29 ක් වූ ජනගහනයක් විසින් අන්විධිතු ලබයි. අතින් අන්තරේදී M කළාපයේ වෙශයන සියයට 50 ක් පමණ වූ ජනගහනයක් ලබාගනුයේ දැදේති.යෙන් සියයට

<sup>2</sup> දැදැති අවධානකයේ (12.4%) සහ කොළඹ පාරිභාශික මිල දුරකථයේ (14.2%) වැනි විශයන්ට අනුව ගණනය කරන ලදී.

3. ජනාලේඛන හා පාඨමාලැල්වන දෙපාර්තමේන්තුව විසින් 2001 වයරෝදී පැවැත් වූ ජන හා කිවය යාගැනීමෙහි තුළ ලබා ගැනීනා ලදී.

විශේෂ සටහන 9

37 ක්. L කළුපය තුළ සමඟින් ජනගහනයෙන් හතරේක් එකක් පමණ වෙශයෙන අතර එම ජනතාව දැදේනී සියයට 150 ද හිමිකම් ලැබේ.

- ලෙහි ප්‍රතිඵලයක් ලෙසින් කළාපිය එක පුද්ගල ආදායම් අතර සැලකිය යුතු විෂමතාවන් පෙන්වනු ලබයි. H කළාපය තුළ එක පුද්ගල ආදායම රුපියල් 111,434 (ඇඹාවා 1247) වූ අතර එය සාටර්ධනය වෙමින් පවතින රටවල් යදහා සාමාන්‍යයන් මෙමත සීමාවට වූ ඇඹාවාල් 1000 හි සීමාවට වඩා සැලකිය යුතු ප්‍රමාණයක්න් ඉහළය. අනෙකුත් කළාප දෙක තුළදී එක පුද්ගල ආදායම් න් තළාපය ආදායම් හා ගෙයකටත් අඩු අගයක් ගනී.
  - මෙම අධ්‍යාපනයන් ලබාගත් ඇප්තාමේන්තු මහින්පදාංශ අතර වර්තමානයේ පවත්නා විෂමතාවන් පිළිබඳව පුරුල් විශ්‍යයක් ලබාදේ. ඒ අනුව පළාත් අතර අර්ථික දුන සාධන මට්ටම් පවත්නා විෂමතාවන් අඩු කිරීම යදහා විශේෂයන් කරමි ආයත් එලදායිතාවය ඉහළ නැව්ම, පෙළදැගින අංශය විධාන් අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමන සහ වෙළඳාම් යන ආර්ථික කටයුතුවලට යම්බිත්වා විම යදහා දිරීමන් කිරීම්, තොරතුරු ත්‍යාම්ප්‍රාග්‍රැම් කටයුතු පුරුල් කිරීම්, සහ යටිනල පහසුකම් සාටර්ධනය

මෙම ඉහළ යාමට පොදු මිල මට්ටමේ වූ ඉහළයාම වැඩිවශයෙන් හේතු වූ අතර මුරිනා ආර්ථික ක්‍රියාකාරක්තිවයේ සිදු වූ වර්ධනය ද රට යාපෙක්ෂ අවු මට්ටමතින් ඒ යදහා බලපෑවේය. දළ දෙසිය තීජපාදන අවබෝනකය මගින් ගණනය කරනු ලැබා පාම්පත උද්ධාමනය පියයට 8.3 ක් වූ අතර, 2001 වර්ෂයේදී එය පියයට 12.4 ක් විය උද්ධාමනය යාපෙක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවත්මට හේතු වූයේ ඉහළුම පුපුරුම යදහා දෙසිය තීජපාදනය ඉහළ යාම සහ යාර්ථික සේවාවරණවයෙහි වූ වර්ධනයයි. ඒ අනුව පුපුගිය වර්ෂයේ රුපියල් 75,133 ක් වශයෙන් පැවති ඒක පුද්ගල දළ දෙසිය තීජපාදනය පියයට 11.0 ක වර්ධනයක් පෙන්වමින් රුපියල් 83,382 ක් වශයෙන් ඇස්තම්පින්තු කර ඇති අතර මෙම ඉහළයාම උද්ධාමනයේ පහ ජනගහනයේ යන දෙපෙනතිම ජ්‍යෙෂ්ඨ ඉහළ යාම ඉන්මල්ලන් පැහැදිලි වන්නේ යාමාන්‍ය ජ්‍යෙෂ්ඨ මට්ටමහි ඉහළයාමක් සිදු වූ ඇති බවයි. ඒක පුද්ගල දළ දෙසිය තීජපාදනය, ඇමරිකානු යෙලර් 841 පිට 872 දක්වා පියයට 3.7 කින් වර්ධනය වී ඇත.

වෙදදායාල මිල අනුව ගණනය කරනු ලබන දෙකීය නිෂ්පාදනය දේශීය ඉල්ලුම ද බැහිර ඉල්ලුම ද ඇතුළත් අර්ථිතායන් සමඟා ඉල්ලුම පිළිබඳ කරයි. 2002 වර්ෂයේදී පාරිභෝගිතන ඉල්පුම සහ ආයුර්ජන ඉල්පුම ඇතුළත් වන දේශීය ඉල්පුම, ප්‍රත්ත්නා මිල ගණන යටතේ පියයට 13.1 තින් විරුද්ධතා විය. ප්‍රවාහනයේ පහ රාජ්‍ය ප්‍රභාශක වියම්


କିରିମ ପୂରୀ କୁଣ୍ଡଳୀ ଯନ୍ତେ ପ୍ରଦୀପ ପାତ୍ର ଏହାର କାମ ଆବଧିରତ୍ୟା  
କରନ୍ତୁ ଲେବି.

නිගමන

අභ්‍යන්තර මූල්‍ය පරිගණක වියදමේත් වර්ධනය, පවත්නා මුළු ගණන් යටතේ පියයට 14.2 ක් විය. මෙම වර්ධනයට පම්පුරුණයෙන්ම හේතුවෙයි මූල්‍ය පාරිගණක වියදමේන් පියයට 90 ක් පමණ නියෝජනය කරන පොදුගැලීක පාරිගණක වියදම් පියයට 16.6 කින් ඉහළ යාමයි. රුප මූණු පා පිටත මූල්‍ය දුෂ්කරතාවන් හේතුවෙන් රාජ්‍ය පාරිගණක වියදම් 2002 වර්ෂයේ දී පියයට 3.6 කින් අඩවිය. පාරිගණක වියදමේ ඉහළයාම වෙළඳපාල මිල යටතේ දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යාමට ආයතන වශයෙන් යාමාන වූ අතර, ඒ අනුව සාමාන්‍යයෙන් එකට අවු අගයක් ගන්නා ආත්තික පාරිගණක තැම්පාව 2002 වර්ෂයදී එකට ඉනා ආයතන අගයක් ගනු ලැබේය. ආත්තික පාරිගණක තැම්පාව 1996-2001 කාලය තුළ දී 0.75 සිට 0.90 පරායාක පැවැති අතර එය 2002 දී පියයට 0.95 දක්වා ඉහළ ගියේ ය. පාරිගණක වියදමේහි වූ මෙම අයාමාන ඉහළ යාමට හේතුවෙකරුණු දෙකක් වේ. පළමු වැනි කරුණ වුයේ මෙනෙක් පැවති ආරක්ෂිත තන්ත්වයේ ගැටළු හේතුවෙන් මැඩ පවත්වා තිබුණු උතුරු - නැගෙනහිර ප්‍රදේශවලින් හාසේ පදනා වන වන ඉල්ලුම ඉහළ යාමයි. 2002 දී පාරිගණකීක හාසේ පදනාවන ඉල්ලුම, වියෝජයෙන්ම ආත්තික හාසේ පදනාවන ඉල්ලුම වර්ෂය තුළදී පැලිය යුතු අත්දින් ඉහළ ගියේ ය. මෙය පාරිගණකීක හාසේ ආත්තික පරිමාව 2002 වර්ෂයේ දී පියයට 22 කින් ඉහළ යාම තුළින් ද පිළිබඳ විය. දෙවනුව, පොලි අනුපාත අඛණ්ඩවල

පහත වැඩිම මූල්‍ය ඉතුරුම් අයදේර්ණමත් වීමට හේතු වූ අතර, එයද පාරිගෙයික ඉල්ලුම් ඉහළ යාමට හේතු විය. මූල්‍ය වශයෙන් පොද්ගලික පරිභාෂාන වියදම සියයට 8 කින් ඉහළ ශිය අතර, එය ත්වත මට්ටමෙහි ඉහළ යාමත් යලනුණු කළේය.

2001 වර්ෂයේදී සියයට 12.2 කින් පහත වැවුණු ආයෝජන වියදම (දේ දේශීය ප්‍රාග්ධන පම්පාදනය), 2002 වර්ෂය පදනා සියයට 9.1 ක වර්ධනයක් පළනුණු කරමින් රුපියල් බිලියන 338 න් වශයෙන් ඇශ්‍යනමීන්තු කර ඇත. කෙයේවත්, 2000 වර්ෂයේදී සියයට 28.0 ක ඉහළ අයක සිට 2001 වර්ෂයේදී සියයට 22.0 දක්වා පහත වැවුණු ආයෝජනය/දේ දේශීය නිෂ්පාදන අනුපාතිකය, 2000 දී සියයට 21.3 දක්වා තවදුරටත් පහත වැවුණු ය. ප්‍රාග්ධන පම්පාදනය මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතිමට කරුණු කිහිපයක් දායක විය. ආර්ථිකයෙහි අධි-ධාරිතාවන් පැවති බැවින් 2002 වර්ෂයේදී ව්‍යාපෘති විශාල වෙනසක් නොමැතිව වුවද ලොකර ගන හැකි විය. ප්‍රාග්ධන ගළාඹ්මෙහි සිනු වර්ධනයක් පැවති තමුදු යැලුපුම් කොට තිබුණු මහාපරිමාණ ව්‍යාපෘති නිනිපයකම කටයුතු වර්ෂය තුළ දී ආරම්භ නොවේය. පොද්ගලික ආයයේ බොහෝ ආයෝජකයෙළ වර්ෂය මූල්‍ය ඇරුණුණු යාම තුළයිලියේ ප්‍රගතිය ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයෙහි ඇශ්‍යි අස්ථ්‍යාවර්තනය විය.



තවදුරටත් අධිකතය කරමින්, සිය ආයෝජන තීරණය පිළිබඳව කඳු මැරිමට වානි කැමති වුහ. මෙය පොද්ගලික ප්‍රාග්ධන සම්පාදනයේ ව්‍යාපෘතිය අවුකිරීමට හේතුවිය. මූල්‍ය දුෂ්ඨරාත්‍යාවන් උගුවීම හේතුවෙන් රාජ්‍ය ආයෝජනයන් පහළ මට්ටමක පැවතිම ද ආයෝජන වියදම අඩු මට්ටමක පැවතිමට දායක විය. පැහැදිලිය වර්ෂයේදී සියයට 3.0 කින් ඉහළ ශිය රාජ්‍ය ආයෝජන වියදම, 2002 දී සියයට 24.7 කින් අඩු විය. මෙහි දී පදනාන් කළ මුළු කරුණක් වන්නේ ආයෝජන අනුපාතිකය පහත වැවුණු තමුදු 2002 වර්ෂයේදී ප්‍රාග්ධන පම්පාදනය මූල්‍ය තුළු තුළු යාමයි. ප්‍රාග්ධන සියයට 3.1 කින් ඉහළ යාමයි. ප්‍රාග්ධන සම්විව්‍යයෙහි ඉහළයාම වර්ෂයේදී පැහැදිලිව දැනිය හැකි වූ අතර, මෙයින් පැහැදිලි වන්නේ ලබන වර්ෂයේදී ප්‍රායෝජනයට ගැනීම සඳහා මින් කිසියම් ප්‍රමාණයක් තොග වශයෙන් එකතු වූ බව හා 2002 වර්ෂයේදී වර්තාවූ වර්ධනය

ප්‍රධාන වශයෙන් ප්‍රවත්තා ප්‍රාග්ධන තොග කාර්යක්ෂම ලෙසින් යොදා ගැනීම නීසා ලොකරගත බවයි. කෙසේ වුවද, ආයෝජන අනුපාතයෙහි අඩුවීම අනාගත ආර්ථික වෘත්තිය කෙරේ හිතකර නොවනු ඇත. මෙයින් හැඟීයන්නේ, අනාගත ආර්ථික වෘත්තිය වශයෙන් තීරණය වන්නේ අනාගත ප්‍රාග්ධන සහ ප්‍රාග්ධන අනුපාතක ප්‍රාග්ධනයේ ක්‍රියාත්මක නිරිම කඩීම විරිම සහ ජනවාරික අරුවුදයට අවසාන විසඳුමක් සොයාගැනීම මත බවයි.

ඇද්ධ බාහිර ඉල්ලුම (එනම් අපනයන - ආනයන), හාණේව ආනයන හා මුද්‍රා භාණ්ඩ ප්‍රවාහණය, සංචාරක, රක්ෂණ හා ව්‍යාපාරික වැනි සේවා ආනයනයන්, හාණේව අපනයනයන් හා එවැනි සේවා අපනයන්ට වඩා වැඩි වීම හේතුවෙන් අඛණ්ඩව සහ අයක පැවතියේ ය. 2002 වර්ෂයේදී ආනයන හා අපනයන දෙකම වර්ධනය වූ අතර, ආනයන වර්ධනය අපනයන වර්ධනය ඉක්මවා හේතු හේතුවෙන් බාහිර ඉල්ලුමෙහි පරතරය 2002 වර්ෂයේදී තව දුරටත් පුළුල් විය.

ආයෝජනය පදනා වන සම්පත් පැලන්මේදී පොද්ගලික හා රාජ්‍ය ඉතුරුම් යන දෙක ඇතුළත් දේශීය ඉතුරුම් රුපියල් බිලියන 231 ක් වශයෙන් ඇශ්‍යනමීන්තු කර ඇති අතර, එය ප්‍රවත්තා මිල ගණන් යටතේ සියයට 4.3 ක වර්ධනයක් වේ. කෙයේවත්ද, ඉතුරුම් වල ඉහළ යාම වැයකළ හැකි ආදායම් ඉහළ යාමට සාක්ෂි අඩු මට්ටමක පැවතුණී. එනුව 2001 වර්ෂයේදී සියයට 15.8 ක් වූ දේශීය ඉතුරුම් /දේ දේශීය නිෂ්පාදන අනුපාතිකය, 2002 දී සියයට 14.6 දක්වා අවුවිය. පොද්ගලික ඉතුරුම් 2002 වර්ෂයේදී සියයට 3.2 කින් ඉහළ ශිය තමුදු දේ දේශීය නිෂ්පාදනය ඉහළ යාම වැශීන් නිෂ්පාදනය විම නිපාලනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 20.7 සිට සියයට 19.0 දක්වා අවුවිය. ආන්තික පරිභාෂාන තැමියාව 1 ට අභ්‍යන්තර ආයන් ගැනීමෙන් පිළිබඳ වන පාරිභාෂාන වියදම් ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2001 පැවති සියයට 1.7 සිට සියයට 1.6 දක්වා අවු වූ අතර, එය වර්තා 2000 දී සියයට 6.6 ක් වශයෙන් පැවතුණී. කෙසේ වුවද පරතරය අඩු වීමට හේතු වූ රාජ්‍ය ඉතුරුම්/දේශීනි. අනුපාතිකය විම ප්‍රාග්ධනයේදී ප්‍රාග්ධන නිෂ්පාදනය අනුපාතිකය සියයට 1.7 සිට සියයට 1.6 දක්වා වැනි සියයෙන් අඩු අනුපාතයන් අඩුවිය. ප්‍රමිත්ත පරතරය වෙත් ආයෝජන/දේශීනි. අනුපාතිකය - ජාතික ඉතුරුම්/දේශීනි. අනුපාතිකය 2

## 2.2 ආංගික ත්‍රියාකාරීත්වය

2002 වර්ෂයේදී එකතු කළ අයයි, මූර්ත වශයෙන් කෘෂිකාර්මික ආයයෙහි සියලුට 2.5 කින්ද, කාර්මික ආයයෙහි සියලුට 1.0 කින්ද ද යොවා ඇයෙහි සියලුට 6.0 කින්ද ඉහළ හිසෙයා. යොවා ඇයෙහි එකතු කළ අයයෙහි වර්ධනය, පමණින් ආර්ථික වර්ධනයෙන් සියලුට 80 ක දායකත්වයක් දැක්වීය පමණින් වර්ධනය තෙරෙහි කෘෂිකාර්මික පහ කාර්මික ආයන්හි දායකත්ව පිළිවෙළින් සියලුට 13 ක් යහා සියලුට 7 ක් විය.

കമ്പিউട്ടറ്റിക് എംഗേ

පසුගිය වසරේ පියවර 3.4 කින් පහත වූවූණු කාලීකාරීලික අංශය, පත්‍රවීදායක කාලගුණීක තත්ත්වයන් මත 2002 වසරයේ දී පියවර 2.5 කින් වර්ධනය විය. කෙසේ වුව ද කාලීකාරීලික අංශයේ සාපේක්ෂ වැදගත්තම තවදුරටත් හෙත වෙමින් 2001 වර්ෂයේ වාර්තාකළ පියවර 20.1 හා සංයන්දානාත්මකව, 2002 දී පියවර 19.8 ක් විය. කාලීකාරීලික අංශයෙහි තුළාකාරීත්වය කෙටිකාලිනව කාලගුණීක හෙතුන් මත උච්චාවත්තය වුවද, දිගුකාලිනව එම අංශය මූහුණ දෙන ප්‍රශ්නය වන්නේ එලදායීතාවය පහන මට්ටමක පැවතීම සහ ප්‍රතිපත්තිමය මග පෙන්වීම් ප්‍රමාණවත් නොවීමයි. කාලීකාරීලික අංශයට අවශ්‍ය ප්‍රතිඵල්පන් කරනු ලැබේ නම් තිරිමටත්, එලදායීතාවය ප්‍රාග්ධන කරමින් එම අංශයේ දිගුකාලින වර්ධනය යෝජිත තිරිමටත් වෙළඳපෙළකීමූලික අස්ථික ප්‍රතිපත්තිමය රුහුවක්හා ගැලපෙන ප්‍රාග්ධන හා අඛණ්ඩ ප්‍රතිපත්තින් ගොණුවක් ඉතා කෘෂිත්වීම් අවශ්‍ය වී ඇත. පත්‍රවීදායක කාලගුණීක තත්ත්වයන් යටතේ 2002 වර්ෂයේ දී හේ, රට්ට සහ වී යන ප්‍රධාන සේයාගන්ගේ තීෂ්පාදනය ඉහළ ගියේ ය. කෙසේ වුවද 2001 තීයහයේ පසු කාලීන බලපෑම තීයා පොල් තීෂ්පාදනය තවදුරටත් පහන වුට්‍රේ.

නේ නිෂ්පාදනය 2000 වසරේ ගතිව්හන් කළ කිලෝග්‍රැම් දෙකලක්ස් 305.8 ක වාර්තාගත නිෂ්පාදනය ඉන්මුවමින් 2002 වසරේ කිලෝග්‍රැම් දෙකලක්ස් 310 ක තව වාර්තාගත නිෂ්පාදනයක් පෙන්වුම් කළේ ය. මෙයට ප්‍රධාන ශේෂ වශයෙන් සභාප්‍රදායක කාලගුණීක තත්ත්වය යහු 2002 වසර මැයි නිරාකරණය වූ සේවන-පේවන යාමුහිනා වැටුප් එකඟතාවයේ ප්‍රතිඵලයක එලායිනාව ඉහළ යාමය. 2002 වසරේ ලන් නිෂ්පාදනය 2001 ට පාඕේක්ෂව කිලෝග්‍රැම් දෙකලක්ස් 14.9 (පියයට 5) ක ඉහළ වර්ධන වෙනසක් පෙන්වූ අතර, කිලෝග්‍රැම් දෙකලක්ස් 11.9 ක වූවැනිම වර්ධනය උස්වීම් නේ නිෂ්පාදනයෙන් වාර්තා විය. මෙය මැනා අතිතයේදී උස්වීම් ආයායන් වාර්තා වූ වැඩිම නිෂ්පාදනයයි. කුඩා තේවත් හිමියන්ගෙන් පමණවිනා පහන් බිම් තේ නිෂ්පාදනය 4 සියයට 1.8 ත (කිලෝග්‍රැම් දෙකලක්ස් 2.9) වූ අතර, මැයි බිම් තේ නිෂ්පාදනය ආන්තික ලෙස සියයට 0.4 කින් ඉහළ සියේ ය. ඉහළ තේ නිෂ්පාදනය හමුවේ වූව 4 දී තේවත්සේ මිල සියයට 3.7 තින් වර්ධනය විය.

අඩු මිල තත්ත්වයන් යටතේ පසුගිය කාලයේ අභ්‍යන්තර ප්‍රහැන වැඩෙනු රබර් නිෂ්පාදනය, 2002 වසරේදී මිල ගණන්

පත්වුදායක ලෙස ඉහළ යාම සේනුවෙන් පියවර 5 කින් වර්ධනය විය. වාර්ෂික යාමාන්ත මිල් පියවර 26 ක වර්ධනයක් වාර්තා කළ අතර, රබර් අපනයන ආදායම ද ඉහළ ශේෂ ය. රබර් මිල ඉහළ යාම නොරහි, අඟනිදග ආයිජායික රටවල නීජ්-පාදනය අඩුවීම සහ විශේෂයෙන් ම වයර් නීජ්-පාදකයන්ගෙන් ස්වාහාවික රබර් පදනා ඇතිවූ ඉහළ ඉල්ප්‍රම දැන්විය තුළ. රබර් පදනා පවතින ආකර්ෂණීය මිල ගණන් සැලකිය යුතු කාලයක් අඛණ්ඩව පවතිනු ඇතැයි විශ්වාස තොරේ.

පොලු නිෂ්පාදනය තව දුරටත් පහළ යින් 2002 වසරේදී සියලු 136 ක අඩවිමත් පෙන්වුම් කළේ ය. මෙම පසුබැම කෙරෙහි 2000 එයට අග භාගයේ සහ 2001 වයර පුරා පැවති නිශ්චයේ ප්‍රතිකාලින බලපෑම් ප්‍රධාන වශයෙන් හේතු විය

## 2.2 සංඛ්‍යා අවසන්

දායාලු	1996 ජ්‍යෙෂ්ඨ විල අනුව එකා කළ වට්නාකම (රු.දහනල)		
	2000	2001 (කේ)	2002 (කේ)
මුළු රැකැවූ	77,913	76,205	78,085
රැලව්	36,426	35,166	34,350
අනුරුද ආහාර ගෝග (උ)	16,032	15,312	17,053
පුරු අපනායන ගෝග (උපු)	6,960	6,297	7,116
දුර්ගයේ	1,345	1,048	1,058
දුම්කොල	1,325	1,297	1,487
යන්වී පැලනය (ඉ)	6,630	7,377	7,303
අනෙකුත්	9,195	9,708	9,718

ଓଡ଼ିଆ : ଶ୍ରୀ ଲକ୍ଷ୍ମୀ ମହା ଦେବୀକୁଳ

- (କ) ପାଇଁରେଇ  
 (କୁ) ତାମିଳାଙ୍କି  
 (କୁ) ଅନ୍ଧାର ହୋଇ କାଣ୍ଟିଲା ପ୍ରଦୀନ ଲିଙ୍ଗରେଣ୍ଟ ଅଠିନାପାଲ୍, ତିରିଚ୍,  
 ରଜୁରୀଶ୍, ରାଜାନୀତିଶ୍, ତ୍ରୀଦ୍ୱାର, କୁରିକ୍, ଉରତନନୀ ଓଜ୍ଞାର ଅନେକଜ୍ଞ ଅନ୍ଧାର  
 ଅନ୍ଧାର ହୋଇ ଲିଲିନ ପଲାତିରିଣ ଲେଖି.  
 (କୁ) ପ୍ଲଟ୍ ଏକାଧିନ ହୋଇ ତାମିଳ ପ୍ରଦୀନ ଲିଙ୍ଗରେଣ୍ଟ ହୋଇଛି, ତାମିଳିଂଗ, ନ୍ରାନ୍ତି  
 କରାନ୍ତିକାରୀ, କଷ୍ଟ, ମୁଖ୍ୟ ତା ଅନେକଜ୍ଞ ପ୍ଲଟ୍ ଏକାଧିନ ହୋଇ ଲିଲିନ ପଲାତିରିଣ ଲେଖି.  
 (କୁ) ଘନପି ପାଇନ ତାମିଳ ପ୍ରଦୀନ ଲିଙ୍ଗରେଣ୍ଟ ନିର୍ଦ୍ଦିଷ୍ଟ, ନିର୍ଦ୍ଦିଷ୍ଟ, ବୁଝାଲ୍ ମିଳ ତା  
 ଅନେକଜ୍ଞ ଲକ୍ଷ ନିର୍ମାଣ କରିବାକାଳ ଲକ୍ଷନ କାଳ ଫୁଲିବାକାଳ ପଲାତିରିଣ ଲେଖି.

වි නිෂ්පාදනය 2002 වසරේදී මෙටික් වොන් දක් ලක්ශ 2.86 වූ අතර එය පෙර වසර හා සැපුදුමේ ද පියයට 6.1 ක වර්ධනයකි. මහ කන්නයේ වි අස්ව්න්හා වගා කළ යහ අස්වනු ජනාලා ගත් බේම් ප්‍රමාණය ඉහළ යාම සේනුවෙන් පියයට 9.9 ක චාර්නායන වර්ධනයක පෙන්නුම් කළ අතර, යළ කන්නයේ වි තිෂ්පාදනය ආත්තික වර්ධනයක් පෙන්නුම් කළේ ය. මෙනෙක් යහළේ ආනයනය පදනා පනවා තිබු පියයට 35, ආනයන බේද් වෙනුවට, 2002 ජනවාරි මස කිලෝග්‍රැමයකට 8 පියල් 7 බැහින් වූ විශේෂිත බේදන් පැනවීමත්, 2002 මාර්තු මය ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමත් යහ වර්ශය මූල

දීම සහල් තොග නින් වීමත්, 2002 වයර තුළ සහල් ආකෘතිය  
ඉහළ යාමට හේතු විය. කෙසේවූවද, ඉහළ ඉල්ලුමත් පොනාරා,  
ඉත්තින්, විදුලිය සහ අනෙකුත් උපාග ඇතුළත් යෙදුවුම්  
පිටිවූය ඉහළ යාමත්, සහල් මිල ඉහළ යාම කෙරෙහි බලපෑවේය.  
යල කන්තය ආරම්භයේ පැවති නිය තනත්වය ද මෙම මිල  
ඉහළ යාම කෙරෙහි තව දුරටත් බලපෑම් ඇති කළේ ය.

ପ୍ରଳୟରେ, ପାଲନ୍ତର୍କୁ ଆଖାର ହେବାର ପ୍ରୀତି ଅପନାଯନ  
ହେବାର, ପାନ୍ଥିମାଳନାଯ, ଦୂରଗେଟ ଏହା ଦ୍ଵିତୀୟାଳ ଯନ୍ତ୍ରାଦି ଦେଇ  
ଅନୁଲନ୍ତ ଅନେକଙ୍କର କାଷିକାର୍ମିକ ଆଣାଯ 2002 ଲର୍ଦ୍ଦେ ଦି  
ଦିଇଯାଇ 2.5 କିମିଟର ଲର୍ଦ୍ଦିନାଯ ବିଧ. ମେଲା କୁଣ୍ଡବିଦେଶ ଆଜ ଅନୁର୍ଦ୍ଦିନ  
ପ୍ରଳୟରେ ନିଃପ୍ରାଦନ ଦିଇଯାଇ 2.3 କିମି ପଞ୍ଚ ବୁରୀଣୀ. ମେଲା ମର  
କନ୍ତରାଯେ ଦିଇଯାଇ 0.3 କୁ ଏହା ଯାଇ କନ୍ତରାଯେ ଦିଇଯାଇ 5.6 କୁ  
ବିଶେଷଯେ ବୈ ନିଃପ୍ରାଦନ ପଞ୍ଚ ବୁରୀଣୀ ଲେନ୍ଦରିଲ୍ଲ ପ୍ରତିଲିଙ୍ଗର  
ବିଧ. ଉଦିରିତ ପ୍ରଳୟର ଲର୍ଦ୍ଦିନ ବୋଲୋମ୍ବନାରେ ନିଃପ୍ରାଦନ ପ୍ରମାଣ୍ୟ  
ଅବିଷ୍ଟ ଅନର, ପଞ୍ଚନାର ପ୍ରଳୟର ମିଶ୍ର ଲାଲ ଫେନାରେ. ଅନ୍ତର୍କୁ ଆଖାର  
ହେବାର ଦିଇଯାଇ 11.4 କୁ ଲର୍ଦ୍ଦିନାଯକୁ ଫେନ୍ଟନ୍ତମି କାଣ୍ଟେ ଯ. ମେଲାର  
ପ୍ରଦ୍ୟନ ବିଶେଷଯେ ହେବାର ବୁରୀଣୀ 2001 ମାର୍ଚ୍ଚ ମାତ୍ର ଦିଇ ଅନ୍ତାପାଦ  
ଆନାଯନା ଦିନଙ୍କୁ ପଞ୍ଚବି ଦୂରାଳ ବିଦ୍ୟ ଆରକ୍ଷଣୀୟ ନିର୍ମାଣ  
ଅନ୍ତାପାଦରେ ନିଃପ୍ରାଦନ ଦିଇଯାଇ 53 କିମି ଲର୍ଦ୍ଦିନାଯ ମିଳି. ଅନ୍ତର୍କୁ  
ଆଖାର ହେବାର କାଣ୍ଟବିଦେଶ ଲୋକୁ ଲେଣ୍ଟ୍ ନିଃପ୍ରାଦନ ଦିଇଯାଇ  
11 କିମି ପଞ୍ଚ ବୁରୀଣୀ ଲର୍ଦ୍ଦିନାଯ ଦିଇଯାଇ 18 କିମି ଦୂରାଳ  
ହିନ୍ଦେ ଯ. ପ୍ରୀତି ଅପନାଯନ ହେବାର ନିଃପ୍ରାଦନ ଦିଇଯାଇ 13 କୁ  
ବୁରୀଣୀ ଅନର, ତମ ଲର୍ଦ୍ଦିନାଯ କରିଲିବିଛି କରିଲିନ୍ତ ମେଲା ହେବାର ଦିନଙ୍କୁ  
ଅପନାଯନ ଆଦ୍ୟମି ଦୂରାଳ ହିନ୍ଦେ ଯ. ପ୍ରୀତି, କେବି, ଗମିଲିରିଟ୍ ଏହା  
କରାଇନାରୀ ଅପନାଯନ ପରିମାଳନରେ ଲର୍ଦ୍ଦିନାଯ ଦିଇଯାଇ ଦିଇ  
ଦୂରାଳକରନ୍ତ ବିବା ବୁରୀଣୀ ବୁରୀଣୀ ଅନର, ବୁରୀଣୀରୁ ବୁରୀଣୀ ବୁରୀଣୀ  
କରାଇନାରୀ, ଏହା ବୁରୀଣୀ ଏହା ଦୂରାଳକରନ୍ତ ଅପନାଯନ ପ୍ରମାଣ୍ୟନ  
ଅବୁକିଯ ଦୂରାଳ ମେଲାମକିନ୍ତ ଦୂରାଳ ହିନ୍ଦେ ଯ.

සංචල්ව පාලන උප අංශය වර්ෂය කුළු ආත්තික ලෙස පහල වැටුණේ. කුණුල මස් නිෂ්පාදනය 2001 වසරේ පැවති සියලුම 7.3 ක් වූ ඉහළ වර්ධනයට සාපේක්ෂව 2002 වසර කුළු සියලුම 4.7 ක් වූ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේ ය. 2001 වසර තුළ සංචාරක කර්මාන්තයේ පැවති පෘපුබෑම, විදුලී ඇණවිවුම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස කුණුල මස් නොග රෝක්කීම් අඩංගු වීම යහු එහි ප්‍රතිඵලයක් ලෙස කුණුල නිෂ්පාදන මිල ගණන් පහළ යාම මෙම මත්ස්යගාමී වර්ධනයට හේතු විය. දේශීය වෙළඳ පොලේ පැවති අය්පිර්හාවය නිසා කුණුල මස් යහු ඒ ආශ්‍රිත නිෂ්පාදන, අපනයන වෙළඳපොල කර යොමු වෙමින් අපනයන ආදායමේහි සියලුම 32 ක වර්ධනයක් විර්තා කළේ ය. මෙම නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මාලදිවයින, ඉන්දියාව සහ බංගලාදේශය වෙත අපනයනය කෙරිණි. 2002 මින්නොවුම්බර් මස ක්‍රියාත්මක වූ කුණුල මස් අපනයන යදහා රජය විසින් දෙනු ලබන බදු සහනය මෙම වර්ධනය කෙරෙහි දායක විය. මෙම යොත්තා ක්‍රමය අනුව, 2003 වසරේ අපනයන තවදුරටත් ඉහළ යනු ඇතුළු අලේක්ෂිතය. කෙසේ වෙතත්, අපනයන දිගිගැනීම් යදහා මෙවැනි බදු සහන කෙරී කාලීන ලෙස එලදායී වුවද, දීර්ඝ කාලීනව තරගකාරී වාතාවරණයක මෙවැනි වර්ධනයක් ප්‍රවත්තා ගැනීමට නම්, එලදායීකාවය

ව�ඩි දුපුණු කර ගැනීමටත්, නිෂ්පාදන පිරිවූය අප්‍ර කර ගැනීමටත් මෙම කර්මාන්තයට හැකි විය යුතුය. වසරේ පලමු භාගය තුළ කුකුල් ගොවිපොලවල පැනිරුණු රෝගිනත්ත්වය සේනුවෙන්, බිත්තර නිෂ්පාදනය සුලු වශයෙන් පහළ ගියේය. මේ අතර, යෙදවුම් පිරිවූය විශේෂයෙන්ම ගෙන ආහාර මිල ඉහළ යාම නිසා, තිරි නිෂ්පාදනය සියලුට ගෙන පහන වැඩිමක් වාර්තා කළේ ය.

2001 වර්ෂයට යාපන්තව 2002 වයර්දී දේවර කර්මාන්තය සියලු 5.9 ක වර්ධනයක් පෙන්වුම් කළේ ය. උතුරු - නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති පත්‍රප්‍රදායක ආරක්ෂක තාන්ත්‍රිය නිසා, මූලුද මෝස්ස අංශය සියලු 7.2 ක වර්ධනයක් වාර්තාකරුණි. මේ පදනා විශාල දායකත්වයක් දැක්වේ.

కుర్తిక ఆంగా

නිමුවුම් කරමාන්ත, ඉදිනිරීම්, පතල් හා කුණීම් පහ විදුලිය, ගැස් හා ජලය යන අංශයන් ඇතුළන් කාර්මික අංශය 2001 වසරේ වාර්තා කළ සියලුට 2.1ක පෙළුවැමට සාපේක්ෂව, 2002 වසර තුළ සියලුට 1.0ක වර්ධනයක් පෙන්වුම් කළේ ය. කාර්මික අංශයෙහි මෙම මත්දගාමි ප්‍රගමණය, සම්ඳන ආර්ථිකය යටානත්ත්වයට පත්වීම් ප්‍රමාද නිර්මෙහිලා බලපෑවේ ය. කාර්මික අංශය තුළ විශාලම උප අංශ වන නිමුවුම් කරමාන්ත හැරුණු කොට අනෙකුත් සියලුම උප අංශ 2002 වසර තුළ පානෝවකුය වේය.

නිමුණුම් කර්මාන්ත ආයෝදුව, එකතු කළ අගයෙන්, රිඛියා උපයක් සහ විදේශ විනිමය ඉපැයුම් විලින් වැඩිම දායකත්වයක් සපයන උප ආයෝදු කර්මාන්ත නිෂ්පාදන උප ආයෝදු, 2001 වසරේදී වාර්තාකළ සියලුට 3.9ක සංකෝච්‍යාවට සාපේක්ෂව, මෙම වසරේ සියලුට 2.8 ක වර්ධනයක් පෙන්වුම් කළේ ය. 2001 වර්ෂයට පෙර දෙකාය තුළදී කර්මාන්ත නිෂ්පාදන උප ආයෝදු සියලුට ටිකටට වැඩි සාමාන්‍ය වර්ධනයක් පෙන්වුම් කළ අතර කාර්මික ආයෝදු සමස්ත වර්ධනය කෙරෙහි ගාලකන්වයක් පූජයීය. පුහුගිය දෙකාය තුළ සියලුට 10 කට වැඩි වාර්ෂික වර්ධනයක් පෙන්වුම් කළ රෝපිෂ්ම, ඇහළම් සහ සම් නිෂ්පාදන බාණ්ඩයෙහි 2002 වසරේ පැවති මධ්‍ය ක්‍රියාකාරීන්වය, කර්මාන්ත නිෂ්පාදන උප ආයෝදු මත දැඟීතින්වය කෙරෙහි බලපෑවූ ය. අන්තර්ජාතික වශයෙන් ගත් කළ, අවශ්‍ය පිරිවැයින් නිෂ්පාදනය කරන රටවල් වෙළඳපොළට අදුනින්, අවතිර්ණ වීමත්, නව තාක්ෂණයේ ක්‍රමික දුපුණුවන්, සහ අනුග්‍රහාන්මක වෙළදාම (preferential trade) ව්‍යාප්තින වීමත් යන කාරණ ජේං කොටගෙන මැෂ්‍ය වකවානුවේදී ලේක ඇහළම් වෙළඳපොළහි තරගකාරීන්වය තවත් නිවු විය. දේශීය වශයෙන් ගත් කළ ඉන්ධන. විදුලී බලය, දුරකථන සේවා සහ අනෙකුත් උපයෝගිනා වියදම් ඉහළ යාම, දේශීය නිෂ්පාදනයන් අතර තරගකාරීන්වයට බලපා ඇති අතර, ඇහළම් කර්මාන්ත ආයෝදු තුළ එකතු කළ අය පහළ හෙළිමට ද ගෙනු වී ඇත. මෙම දුෂ්කරණ මධ්‍යයේ ව්‍යවදා ඇහළම් කර්මාන්තය පුහුගිය වසරේ පෙන්වුම් කළ සියලුට 8.5ක පූජබැංමට සාපේක්ෂව, 2002 වසර තුළ සියලුට 1.2 ක

ଆଜାହିନିକ ଲିର୍ଡନିଯାଙ୍କ ପୁରୀନା କୁଳେ ଯ. କେଣ୍ଟେଲିଵ ଦ୍ୱାରା ଉତ୍ତରାମ୍ଭିତ ହେଲୁଛି ଏହିକି ଲେଲାଦିପାଳ ଅନ୍ତିମିତ୍ର ନିଷ୍ଠାପନା କର୍ମାନ୍ତରାମିତିବଳ ଶ୍ରୀବାକୁରିନିଯା ଯହାପାଇଁ ମୁଁ ଅନର, କର୍ମାନ୍ତରାମିତିବଳ ନିଷ୍ଠାପନା ଲ୍ରପ ଆଖାଯେ ଡାର୍କିନ ଲିର୍ଡନିଯାଙ୍କ ପୁରୀନା କୁଳେ ଯ. କର୍ମାନ୍ତରାମିତିବଳ ନିଷ୍ଠାପନା କାଣେବିଯାଇ ଅମନରାମ, ପୁରୀରେ ହେବାଗ ଜ୍ଞାନପୁରମିଶ୍ର କର୍ମାନ୍ତରାମିତିବଳ ପିଯାରି 1 କିନ୍ତୁ ଆଜାହିନିକ ଲେଲା ଯାଙ୍କେବିଲାଯା ମିଳିଯ. ତେଣୁ ପାଇଁ ରାବି ପାଇଁ ଜ୍ଞାନପୁରମିଶ୍ର କାଣେବି ଲିର୍ଡନିଯା ମୁଁ ଅନର, ପୋଲ୍କ୍‌ରେ ନିଷ୍ଠାପନା ପଣନ ପୁରୀରେ ହେଲୁଛି ପୋଲ୍କ୍‌ର ପାଇଁ ଜ୍ଞାନପୁରମିଶ୍ର କାଣେବିଯା ପଣନ ବୈକ୍ରିମକ ପେନ୍‌ଫ୍ରାଂଟି କାଳେ ଯ. ମେଣ୍ଡ ଅନର, ଜ୍ଞାନପୁରମିଶ୍ର କର୍ମାନ୍ତରାମିତିବଳ ଉପାଧି ପିଯାରି 0.9 କିନ୍ତୁ ଲିର୍ଡନିଯା ମିଳି.

2002 වර්ෂයේදී පතල් සහ කුණීම් අංශය සියලුට 1.1 තින් සං.කෝට්ඨාසය විය. එකතු කළ අගයෙන් ගත් කළ විශාලතම පතල් අංශය ලෙස පැලෙනු මැණික් පතල් නීජපාදනය, වයසර් පළමු අර්ධය තුළ ප්‍රාථමික ගැනුම් කරුවන්ගෙන් ඇති ඉතුළුම අවුම් හේතුවෙන් පසුබැංකුවට ලක් වූ නමුදු, දෙවන අර්ධය තුළ දී නැවතන් වේගයෙන් යටා තත්ත්වයට පත්වීමේ. කෙසේ වුවද, අනෙකුත් පතල් කර්මාන්ත වන මිනිරත්, ගොස්පේට් සහ බහිජ වැළි යන බාණ්ඩ වර්ෂය තුළදී සං.කෝට්ඨාසයකට ලක් විය. ඉදිකිරීම් අංශයේ අසනුවුදායක ක්‍රියාකාරීත්වය හේතුවෙන් කුණීම් උප අංශය 2002 වයර තුළදී සං.කෝට්ඨාසයට ලක් විය.

විදුලිබල, ජලය සහ ගැස් ආයාරෙ 2001 වසරේ පෙන්වුම් කළ සියලු 2.9 ක් වූ සා-කේවනයට සාපේක්ෂව මෙම වසරේ දි සියලු 1.3 ක පෙන්වුමක් වාර්තා කළේය. 2002 වසරේ මැයි උග්‍ර 2002 වසරේ මැයි මය දක්වා තුළායමක කෙරුණු විදුලිය කැපීම් ජෙතුවන් 2002 වර්ෂයේ පළමු අර්ධය තුළ විදුලි උත්පාදනය සියලු 5.9 කින් පහළ වැඩිණි. වසරේ අග භාය තුළ විදුලිය උත්පාදනය සියලු 15.3 කින් ඉහළ යිනි, සියලු 4.4 ක වාර්ෂික වර්ධනයක් වාර්තා කළේ ය. නිෂ්පාදන පහ ව්‍යාපාර ආයාරෙ හි වර්ධනය සේනු කොට ගෙන විදුලි බලය සඳහා වූ ඉලුම් වර්ෂය තුළ සියලු 5.3 කින් ඉහළ ගියේ ය.

වයස්‍රේ පළමු අර්ථය තුළ පැවති නීයහ කාලගුණීක තත්ත්වය සහ කුලී තුමයට ලොගත් තාප ජනක විදුලිය වැඩි වීමත් සමඟම ජල විදුලිය හාවිනය අඩු වීම යන කාරණා නීසා ලංකා විදුලිබල මණවලය විසින් උත්පාදනය කරනු ලැබූ ජල විදුලිබලය සියයට 15ක පහත වැම්මක් වාර්තා කළේය. ඉහළ උත්පාදන පිරිවැයක් පහින තාප ජනක විදුලිය මත විශාල වශයෙන් යැපෙන්නට පිදුව් බැවින විදුලි උප අභයයේ එකතු කළ අය සියයට 2.1කින් පහල වැට්සේ. 2001 වයස්‍රේ උත්පාදන සම්පූර්ණ විදුලියෙන් සියයට 52ක් තාප බලයෙන් ලබා ගත් අතර 2002 වයස්‍රේ දී එය සියයට 60 දක්වා ඉහළ ගියේය. 2002 අප්‍රේල් මස ලංකා විදුලෝල මණවලය, විදුලි පරිභේදනය සඳහා පතනවා නීතු සියයට 25ක් වූ ඉත්තාන ගැලුප්ම් අය කිරීම ඉවත් කළ නාම්පු තාප විදුලි උත්පාදනය සඳහා යහ කුලී පදනමට ලබා ගත්තා විදුලි ජනක යත්තා සඳහා දැරීමට සිදුවන ඉහළ පිරිවැය පියවා ගැනීමේ අරමුණින් 2002 අප්‍රේල් 1 සිට තුළයාත්මක වන පරිදි විදුලි ගැස්තු සියයට 37 කින් පමණ ඉහළ දැමීය. තාප විදුලිය මත යැමිම දිනෙන් දින ඉහළ යාම විශේෂ අවධානයක් යොමු විය යුතු අභයක් ලෙස යැලකිය යුත්තේ, විදුලිබල උප අභයේ එකතු කළ අභයටම පමණක් නොව ආර්ථිකයේ දීර්ඝ කාලීන වර්ධන අපේක්ෂාවන් කෙරෙහි ද එහි සාක්ෂාත්මක බලපෑම් ඇති වන තියාය. මේ අතර, 2001 සිට 2002 වයස්‍රේ මැයි දක්වා පැවැති තියහා යහ විදුලි ඇශ්‍රේහිම්, ජලය බෙදා හැරීම කෙරෙහි බාධා ඇති කළ ද, 2001 වයස්‍රේ එම කාණ්ඩය වාර්තා කළ සියයට 2.1ක වර්ධනයට සාපේක්ෂව මේ විසර් එය සියයට 3.8කින් ගෙන් ගියේය.

କେବା ଧରିବା

2002 වසරේ සමඟේ වර්ධනය කෙරෙහි යේවා ආයත්වීමෙන් මුදලය නැවත යොමු කළේ ය. ආර්ථික ක්‍රියාකාරීන්ට විය නැවත යොමු කළේ ය. පත්‍රීම සහ පසුගිය පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ සටන් විරාමය තිස්සා පැවති සාම්බාජි ව්‍යාපෘතිය වෙළෙඳුම්, ප්‍රව්‍යානය, විනොදුමක ක්‍රියාකාරකම්, මූල්‍ය යේවා සහ සංනීවිදනය යන යේවා කෙරෙහි ඉල්ලුමක ඇති කළේ ය. 2002 වසරේ සියයට 0.5 ක පහත වැම්ම සමඟ සංයෝගීනය කළ විට සම්පූර්ණ යේවා ආයත්වීමෙන් විය නැවත යොමු කළේ ය.

ප්‍රධාන විසයෙන් සහතිවේදන උප ආශයේ පියයට 19.3 ක ප්‍රසාදරණය හේතු කොට ගෙන ප්‍රවාහනය, ගබඩා කිරීම හා සහතිවේදනය ආශයෙහි එකතු කළ අග 2002 වසරේ දී පියයට 7.7 කින් වර්ධනය විය. කෙසේ වෙනත් මෙය පූජුදිය වයරේ පියයට 23.1 වූ වර්ධනය හා සයදාන විට පසුබැංක් විය. 2002 වර්ෂයේ සහතිවේදන ආශයේ වර්ධනයට උතුරු තැගෙනහිර පළාත්වලින් ඇති වූ අලුත් ඉලුම් ද අර්ධ විසයෙන් හේතුවිය. අන්තර්ජාල යහා විද්‍යුත් තැපැල් හා විනා කරන්නන් පියයට 12.8ක වර්ධනයක් පෙන්වුම් කළ අතර ජාගම් දුරකථන යෝජිවන්ගේ දුයනත්වය පියයට 36කින් වර්ධනය විය. උලු-කාවලිකාම් ආයතනයේ ලාඛදයකත්වය

සියයට 33ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. මෙම වර්ධනයට ප්‍රධාන වගයෙන් ජපානයේ එන්ඩ්රීඩ් සමාගම යම්ග පැවති පරිපාලන සම්මුතිය කළුපිරිම තේතුකාවගෙන පරිපාලන ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවීම තේසා ඇත්තුව ඉතුරුම් සහ සියයට 15කින් දුරකථන ගාස්තු ඉහළ යාමයි. 1700ක තින් විරෝධී දුරකථන සම්බන්ධාන වියාචි තීර්ණමත් මෙයට දුයක්විය. මේ වනවිට, 760,000 ග්‍රාහකයන් හි ලාකා වෙළිකාම් ආයතනය සතු අතර හිය වසර තුළ අප්‍රික් සම්බන්ධාන 60,000ක් ප්‍රධානය කළේ ය.

පසුගිය වසරේ ඉනා මට්ටමක පැවති වරාය යේවාවන්හි වර්ධනය 2002 වසරදේ සියයට 2.4 ක වර්ධනයක් වූර්තා කළේ ය. වරාය යේවාවන් වසරේ පලමු අර්ධයේ පසුබැමක් පෙන්නුම් නෑ ද තුන්වන හා හතරවන කාර්යාලවල උහා වර්ධනයක පෙන්නුම් කළේ ය. බහුදු මෙහෙයුම් වශයෙන් ගත්කළ කළාපයේ උහාම පරිමාවක් වූර්තා කරිමන්, 2001 ට සායෝධ්‍යවල අධිවිස්සස් සමාන බහුදු ඒකක 38,000ක වර්ධනයක් ඇතිව, කොළඹ වරාය, සීමායනිත සුවිත් ඒමියා ගෙවීවේ ටර්මිනල් (SAGT) සමාගම සමඟ එක්ව දැලුණුප් 1.76ක අඩි විස්සස් සමාන බහුදු ඒකක ප්‍රමාණයක් 2002 දී මෙහෙයුවේ. කොළඹ වරායන් අදාළ අංශයන්හි කළමණාකරණ උපනුමයන්හි සිදුවූ දියුණුව මෙම සාර්ථකත්වයට විශාල වශයෙන් ගෙනු විය. දුර අවධානී රක්ෂණ අවිහාරය 2002 වර්ෂයේ මාර්තු මාසයේ සිය ඉවත් කිරීමන්, සේවක ප්‍රශ්න සේනුවෙන් බාධා ඇති නොවී කොළඹ වරායන් කටයුතු මතාව සිදු කිරීමට හැකිවීමක් මෙම සාර්ථකත්වයට දැයක විය.

මහි සහ භාණ්ඩ ප්‍රවාහණය ඇතුළත් ප්‍රවාහන උප අංශයේ (මහා මාර්ග, දුම්රිය සහ ගුවන් සේවා වලින් පමණ්වෙන) සමයේන වර්ධනය 2002 දී සියයට 3.7ක් වූ අතර 2001 වර්ෂයේදී එම ආංශය සියයට 1.8කින් පහන වැඩුණි. මෙම ආංශයේ වර්ධනයට එන් හේතුවක් වූයේ පාම ක්‍රියාමය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වූ මිනි ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය ඉහළ යාමයේ කෙසේ වුවත් ප්‍රාදේශීය බේජ යමාගම මගින් ධාවනය කෙරුණු මිනි කිලෝ මිටර සංඛ්‍යාවේ සියයට 0.7ක් වූ ප්‍රාදේශීය පාම ක්‍රියා හැඳු වූ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ධාවනය කළ මිනි කිලෝ මිටර සංඛ්‍යාවේ සියයට 2.5කින් ඉහළ ගියේය. ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ යාමන්, දිවයින පුරු භාණ්ඩ බෙදා හැරීම වර්ධනය මින් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහනය වර්ෂය තුළදී සියයට 20.2කින් ඉහළ ගියේ ය. කෙසේ වුවත්, දෙපාර්තමේන්තුවේ වර්තන වියදම් ඉහළ යාමන්, දුම්රිය ගාස්තු ඉහළ තැබීම තවදුරටත් ප්‍රමාද මින් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභදායකත්වය සියයට පිහින් පහන වුවුණේය. 2001 පැළුත්වාලීර් 11 වෙනිදී සිදුවූ තුළය්තාදී ප්‍රහාරය හේතුවෙන් සිය ධාවනාවය අඩු විමන් තිසා ශ්‍රී ලංකන් අවන් සේවය ධාවනයේ යෙදු මිනි කිලෝ මිටර සංඛ්‍යාව ද 2002 දී සියයට 5.7කින් පහන වැටුණේ ය. කෙසේ වුවත්, ගෙවුම්

යේපයෙහි යේවා ගිණුම දක්වන්නේ සාමාජිකයන්ගේ පැමිණීම ඉහළ යාම සහ එනෙර වෙයෙන ශ්‍රී ලංකානිකයන් මවි රට දක්වන්ව පැමිණීම යනාදී කරුණු තීයා ප්‍රවාහන යේවා ලැබේම් වල යැලුමිය යුතු ඉහළ යාමක සිද්ධු බවයි. මේ අතර දේශීය ගුවන් ගමන් ජේවාවේ තව වෙළඳපෙලවල් විවර කරමින්, කොළඹ සහ යාපනය අතර ගුවන් ගමන් දේශීය ගුවන් යේවා සමාගම තුනක් විසින් ආරම්භ කරන ලදී.

පසුගිය වර්ෂයේද සීයයට 6.7තින් පහත වැටුණු වෙළඳ අංශය 2002ද සීයයට 5.5ක වර්ධනයන් යම්ග යථානත්වයට පත්විය. මූලුද සහ ගුවන් ගමන් සඳහා වූ යුතු අවධානම් රක්ෂණ අධිකාරය ඉවත් කිරීම, ආරක්ෂිත තනත්වය යහපතන් අතව හැරිම තියා ඉල්ලුම ඉහළ යාම, ආර්ථික හිෂාලිය යා තනත්ත්වයට පත්වීම, රාජාන්තර වෙළඳපලෙහි පැවතීම් මිල ගණන් සායන්ත්වය වශයෙන් අඩු මට්ටමක පැවතීම සහ ආනයනික බඩු සීමව සීයයට 40 පිට සීයයට 20 දක්වා පහන දැමීම වැනි කරුණු තියා ආනයනික හාණ්ඩ් අලෙවිය සීයයට 8.6තින් ඉහළ හිෂේ ය. වර්ෂය තුළදී පාරිභෝගික හාණ්ඩ් ආනයනය සීයයට 21.7තින් ද, ආයෝජන හාණ්ඩ් ආපයනය සීයයට 7.0 තින් හා ආයෝජන හාණ්ඩ් ආනයනය සීයයට 12.3තින් ද ඉහළ හිෂේ ය. මේ අනරුතර ආනයනික හාණ්ඩ් වල සාමාන්‍ය මිල ඇමරිකානු බොලර් අගයන් ගත් කළ සීයයට 8කින් පහන වැටුණේ ය නෙයේ වුවත්, අපනයන ඉල්ලුම යා තනත්වයට පත්වීම මන්දාම්ව සිදුවූ තියා අපනයන වෙළඳ උප අංශය වෙළඳ යා තනත්ත්වයට පත් වීම යෙමින් සිදු විය. පසුගිය වර්ෂයේ සීයයට 8ක පහන වැටීම හා සයදන කළ 2002 දී අපනයන වෙළඳ අංශයේ වර්ධනය සීයයට 2ක විය. උතුරු තැගෙනහිර හා අනෙකුත් පළාත් අතර වෙළඳ කටයුතු ප්‍රවිධනය වීම දේශීය වෙළඳ උප අංශයේ කටයුතු ඉහළ යාමට ජේත විය.

බැංකු රක්ෂණ හා නියෝලද දේපල ආය ඉහලම ආභිජන වර්ධනය වූ සියලු 11කින් වර්ධනය වෙතින් හා සමස්ථ දැදේති. පැලකීය යුතු අන්දමින් දෙපලවෙමින්, වර්ෂය තුළදී සතුවූ දෙපල අන්දමින් ත්‍රියාන්තමක විය. වාණිජ බැංකු උප අඟයේ වර්ධනය මේ සඳහා ව්‍යාපෘත් බලපෑ සාකච්ඡය විය. පොලී අනුපාතිකයන්ගේ පහත වැට්ටීමත් සමඟ, තැන්පතු අනුපාතිකයන්ගේ පහත වැට්ටීම කිය අනුපාතිකයන්ගේ පහත වැට්ටීමත් ව්‍යා සිඹු වූ බැවින් වාණිජ බැංකු ආඟයේ ගුද්ධ පොලී ආදයම වර්ධනය විය. රාජික ආරක්ෂණ බද්ද හා පිරිවුවුම් බද්ද ඉවත් තිරිම පහ පිරිවුය අවම තිරිම මගින් කාර්යක්ෂමතාවය ඉහළ තැබ්මට හැකිවීම යන කරුණු ද වාණිජ බැංකු වල මෙම වර්ධනයට ගෙනු විය. වාණිජ බැංකු ආඟයට අමතරව, 2002 වර්ෂයේ කොළඹ කොටස් තුවමාරුවේ ත්‍රියාන්තම් දෙපල යාම තිසා රේකක හාර සහ තැරුවිකාර සමාගම් ද (Share - brokers) මැනැවීන් ත්‍රියාන්තමක විය. රක්ෂණ ආඟය සමස්ථයන් වශයෙන් තිසියම් පැපුලුමක් පෙන්වුම් කළ ද, බොහෝ රක්ෂණ සමාගම විර්ෂය තුළදී හොඳින් කියාන්මක විය.

2002 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන හා ආරක්ෂණ කටයුතු අංශය මූර්ග වශයෙන් වර්ධනයක් නොපෙන්විය. රාජ්‍ය අංශයේ යෝජා තියුණු තුරේකිනරණය කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් 2002 වර්ෂය තුළදී රාජ්‍ය අංශයේ යෝජා සංඛ්‍යාවහි විශේෂයෙන් ලිපිකරු හා පූඩ් යෝජා ග්‍රෑන්ඩ්වල අඩවිමතක දකිනිය හැකි විය. සේවක සංඛ්‍යාව මෙලෙප පහත වෘත්තෙන් ජී සමඟ නිෂ්පාදනතාවය ඉහළ යාම නියා එම අංශයේ රේකානු කළ අගයෙහි වේතාකම පෙර විසර්ග මට්ටමෙනිම පැවතුනුති.

වර්ගිකරණය නොකරන දේ සියලුම අනෙකුත් සේවා ඇතුළත් සේවා (අන් තැනක සඳහන් නොවන) ආයය, 2002 වර්ෂයේ දී සියලුම 3.2තින් වර්ධනය විය. ප්‍රවාරණ කටයුතු පොදුගලික අධ්‍යාපනය, ප්‍රවිත්තා සේවා, රුපවාහිනී සහ ගුවන් විද්‍යා සේවා සහ ලාභයේ අදි අඟ වල වූ ව්‍යවස්ථිය මෙම වර්ධනයට ඉවහල් විය. මැනා වර්ෂවලදී අධ්‍යාපනික සහ වින්තිය පාසුලා සඳහා අධ්‍යාපන පහසුකම් ලබාදෙන ආයතනයන් අතර වූ තරඟකාරීන්ටය මෙම පාසුලා සඳහා ඉල්ලුම් ඉහළ තැව්මට සේතු විය. පාරවල් පිරිස්ස කිරීම සහ අප්‍රව්‍ය එකතු කිරීම සඳහා පොදුගලික ආයයේ සහායිත්වය වැඩි වීම ප්‍රවිත්තා ආයයේ වර්ධනයට සේතු විය. 2002 වර්ෂයේ දී සංචාරකයන්ගේ පැමිණීම 393,171 ක්වූ අතර එය පුදුවා වර්ෂයට සාපේක්ෂව පියලු 16.7 ක වර්ධනයක් විය. මෙයට සේතු වූ විය තුළු තුවා තුළු හිය සේතුවන් පසුබැමුව ලක් වූ ඉන්දුනිසියාවේ බාලී දුපත් වැනි අනෙකුත් තරඟකාරී සාචාරක සේවානයන් සමඟ සයනා කළ ශ්‍රී ලංකාවේ පැනි සාම්කාම් වානාචරණය සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ගෙන හිය සංචාරකයන් දිරි ගැන්වීම් වැවිසාහන ආයියානු ක්‍රාන්කාලී සංචාරකයන්ගේ පැමිණීම 53,332ක් වශයෙන් සියලුම 59 තින් ඉහළ හිය අතර, මිට සේතු වූ විය 2002 වර්ෂයේ ජුලි මායය දක්වා මෙම ක්‍රාන්කාලී සංචාරකයන්ට බොදුන් පුවිණුව් දිරිගැනීවීම් මාලාවයි. ඉන්දියාවේ සිට පැමිණී සංචාරකයන් සංචාරාව 69,960ක් වූ අතර එය සියලුම 106ක වර්ධනයක් විය. කෙසේ වූවත්, වර්ෂයේ මූල්‍ය භාගයේ දී තම්තියෙන් පැමිණෙන සංචාරකයන්ගේ සංචාරාව අඩු වීම නිසා, වර්ෂය තුළ බටහිර පුරෝගුපතෙන් පැමිණෙන සංචාරකයන්ගේ ගණන 2001 වර්ෂයේ සාපේක්ෂව සියලුම 1.8තින් අඩු විය. මේ අනුව මූල්‍ය සංචාරක ව්‍යාපාරයේ ආයියානු ක්‍රාන්කාලී සියලුම සියලුම පැනිගනය සියලුම 27 සිට 36 දක්වා ඉහළ හිය අතර බටහිර පුරෝගුපිය ප්‍රතිශ්‍යා සියලුම 61 සිට 51 දක්වා අඩු විය. මේ සේතුවන් ශේෂීගන හෝවල් වල සංචාරකයෙන් ගන කළ රාත්‍රී ගණන සියලුම 0.9තින් අඩුවිය. දේශීය සංචාරකයන්ගේ පැමිණීම සියලුම 23තින් ඉහළ යාම තීසා හෝවල් වලට එම පාවත්‍ය අම් ප්‍රමුණතින් සම්මතය කරගන සැකි විය. වර්ෂය තුළදී වර්ගිකරණය කරන දේ හෝවල් වල සංචාරක රාත්‍රී ගණන සම්පූර්ණ වශයෙන් සියලුම 4.2ක වර්ධනයක් පෙන්වීය කෙසේ වුවත් හෝවල් සේවා ආයයේ සංචාරක පැමිණීම් සංචාරාව ඉහළ හියන්, හෝවල් සේවා ආයයේ එකතු කළ අගය 2002 වර්ෂයේදී සියලුම 2.5තින් අඩු විය.

## 2.3 වියදම

දේශීය අර්ථික ක්‍රියාවලිය විසින් ජනනය කරනු ලබන යම්ත් ඉංග්‍රීස් මහින්තු ලෙන්නේ ආර්ථිකයේ පොදුගැලීන හා රාජ්‍ය අංශයන් හි පරිගණක හා ආයතන වියදමෙහි එකතුව වන දළ දේශීය වියදම මිනිනි. 2002 වැළැම්පෙළේ පවත්නා වෙළෙදපොල මිල අනුව දළ දේශීය වියදම රුපියල් ඩිලියන 1,691 ලෝ ඇශ්තමේන්තු කොට ඇති අතර, මෙය 2001 වසරට සාපේක්ෂව පියයට 13.1 ක වර්ධනයනි. යම්ත් තු වියදමෙහි පියයට 80 ක් පාරිගණක වියදමිය. දළ දේශීය වියදමෙහි සහ සාශ්චාව හා ජේවාචන්තී ඇද්ධ ආනයනයන්ගේ එකතුව ලෝ සැලකෙන වෙළෙදපොල මිල අනුව දළ දේශීය තිෂ්පාදනය, රුපියල් ඩිලියන 1,585 ක් ලෝ ඇශ්තමේන්තු කර ඇති අතර, මෙය පෙර වසරට සාපේක්ෂව පියයට 12.6 ක වර්ධනයනි.

පවත්නා වෙළඳපාල මිල අනුව පරිහැරන වියදම, රුපීයල් බිජියන 1,353 ක් වශයෙන් ඇස්නමේන්තුකර ඇති අතර එය 2001 වසර හා යැපදිමේදී සියලු 14.2ක වර්ධනයකි. පරිහැරන වියදම 2001 වසරදී මූල්‍ය ප්‍රතිණියායක්ම ඉහළ ශියන්, රට ප්‍රධාන හේතු පාධකය වුවද මූල්‍ය වර්ෂය තුළ පැවති උද්ධාමකාරී පිවිතයයි. ආර්ථිකයේ සංකෝචනයක් පෙන්වුම් කළ 2001 වසරදී පරිහැරනයෙහි නිසිම මුරුන වර්ධනයක් සිදු තොවිය. මේ හා සංස්ක්‍රීතාත්මකව 2002 වසරදී පරිහැරන වියදම ඉහළ යාමට හේතුවුවේ උද්ධාමතය හා මුරුන පරිහැරනයේ වැඩිවිමය. පවත්නා මිල ගණන් යටතේ සමස්ථ පරිහැරන වියදම්න් පොදුගලින පරිහැරනය සියලු 16.6 කින් ඉහළ ශිය අතර රාජ්‍ය අංශයේ පරිහැරනය සියලු 3.6 කින් පහළ ශියේය. මේ හේතුවෙන් පසුගිය වසරදී සමස්ථ පරිහැරන වියදම්න් සියලු 88 ක් නියෝගනය කළ පොදුගලින පරිහැරන වියදම 2002 වසරදී සියලු 90 දක්වා ඉහළ ශියේය. පොදුගලින පරිහැරන වියදමේන් භාණ්ඩ සහ පාධක තොවන ශේවා ආනයනින වියදම සියලු 14.1 කින් වර්ධනය විය. 2001 වසරදී සමස්ථ ආනයන පරිමාවහි පහළ යාමක් පෙන්වුම් කළත් 2002 වසරදී ඉල්පුමෙහි කුළු පෙනුන වර්ධනයක් සමග එය ඉහළ ශියේය. 2002 දී ශේවා ආනයනයන්ගේ ද තීවු වර්ධනයක් පෙන්වුම් කළේය.

අරමුණු ප්‍රකාර පුද්ගල පරිභෝෂන වර්ගීකරණ (COICOP) පදනම් කරගෙන ස-බා ලේඛන පරිශේෂයෙහි එන පොදුගලික පරිභෝෂන වියදම් අත්වන ස-බා සටහන 7 මේ වසරේදී තැවත සකස් තරන දෙ අතර ඒ මිනින් පොදුගලික පරිභෝෂන වියදම් විස්තරාත්මකව, අරමුණු අනුව පෙන්වුම් කෙරේ. (විශේෂ පටහන10 බලන්න) පොදුගලික පරිභෝෂන වියදමෙහි වඩා වැදගත් හිරිපිළ ලෙස ආහාර සහ මධ්‍යසාර නොවන පානයන් මත වුවද, එහි වැදගත්කමෙහි තුමික අවුළුමක් 2002 වර්ෂයේදීත් පෙන්වුම් කළේය. පොදුගලික පරිභෝෂන වියදමෙහි ආහාර වියදම සියයට 15.0 කින් (පවත්නා මිල අනුව) වැඩි වීමට එන හේතුවන් වුයේ යහල්, තිරිග පිටි, මස්, මාල් සහ පාල මිලයේ ඉහළ යාමයි. රැඳීපිටි සහ පාවතන් හිරිපිළ ඉහල යාමට හේතුව රෙදිපිළ හා තිම් ඇදුම් වල මිලදී ගැනීම් වල වැඩිවීමය. 2002 වර්ෂය තුළ දිගුපිළ හා ඉන්ධන


පොදුගලක පරිහෝජන වියදම ප්‍රතිච්‍රාන්ත කිරීම

සම්බන ආරේක ක්‍රියාවලීයන් මිනුමත් වන දළ දේශීය නිෂ්පාදිතය පොදුගලික ආයතේහා රාජ්‍ය ආයතේ පරිහැර්තන වියදමෙන් . තා ආයෝජන වියදමෙන්ද ඉදෑධ අපනයනයන්ගේන්ද සම්බන වෙයි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයන් සියලු 85 කට පරිහැර්තනය දායකතාවය. සපයන අතර ඉතිරි සියලු 15 ආයෝජනයන් සහ භාණ්ඩ හා සාධන තොට්ත යොට්වන්ගේ ඉදෑධ අපනයනයන් ගෙන් සමත්වින වේ. මූල පාරිහැර්තන වියදමෙන් සියලු 90 ක් පොදුගලික පරිහැර්තන වියදම වන අතර ඉතිරි රාජ්‍ය පරිහැර්තන වියදම වෙයි. මෙය පොදුගලික පරිහැර්තන වියදමෙහි පාපුත්‍ය සහ විවෘතයන් අවබෝධ කර ගැනීමේ වැදගත් බව තිබා පායි. සම්බනයක් වශයෙන් ගත් කළ පොදුගලික පරිහැර්තනය සමඟේ ඉල්ලුම තීරණය කරන ප්‍රධාන විවෘතය වේ.

පොදුගලික පරිභෝෂන වියදමට පුද්ගලයන් විසින්  
(කුටුම්භ හා කුටුම්භ නොවන යන දෙජායයට ඇතුළත්)  
හාජ්බ හා සේවා පරිභෝෂනය පදනා කළ මූල් වියදම  
ඇතුළත් වේ. පොදුගලික ආංශයේ තීප්පාදකයින් හාංච්ඩ හා  
සේවාසදහාකරන වියදම පොදුගලික පරිභෝෂන වියදමහි  
කොටසක් නොවන්නේ, අවසාන විග්‍රහයේද පාවිධින  
පොදුගලික ආංශයේ අභිමානාර්ථ වන්නේ පුද්ගල  
පරිභෝෂනය හෝ ආයෝෂනය යදහා හාජ්බ හෝ සේවා  
තීප්පාදීම වන බැවිණි. පොදුගලික පරිභෝෂනය තීරණය  
කරනු ලබන දිග කාලීන සාධකයන් වන්නේ රාත්‍රික ආදයම,  
ආදායමෙන් හා දිනයෙන් ව්‍යාප්තිය, ජනගහනය,  
ජනගහණයේ වියස්සයුත්තිය, හාජ්බ හා සේවාසුළුහනයි,  
පරිභෝෂන පුරුෂ සහ ආක්‍රීප, ආර්ථිකයේ විවෘත හාමය  
සහ සාක්ෂික මිල මට්ටම් යන කරුණුය.

ශ්‍රී ලංකා මහ බැංකුව 1959 සිය ජාතික ආදායමලද පුද්ගල පරිසේශ්‍රන වියදම්ද ඇස්තම්පින්තු කරයි. 2001 වර්ෂය දක්වා භාවිතා වුවතු, 1959 යොදාගෙන් ආරම්භක පුද්ගල පරිසේශ්‍රන වියදම්හි වර්ගීකරණය ආනයනික භාණ්ඩව සහ දේශීය වශයෙන් නිෂ්පාදන භාණ්ඩ (2001 ශ්‍රී ලංකා මහ බැංකු විස්ත්‍රික වාර්තාවේ පාඨාලේ උග්‍රීතා ප්‍රතිඵලින 7 බලන්ත) මත පදනම් වුවත් වූ අතර, එය පරිසේශ්‍රක වියදම් අරමුණු (දිය, අහාර, අදුම්, සොංච වැනි) මත පදනම් වූ වර්ගීකරණයක් තොවීය. මෙම වර්ගීකරණය මූලින්ම 1961 වර්ෂික වාර්තාවේ පළවිය. පරිසේශ්‍රනය කරන භාණ්ඩයන්ගේ මූලාශ්‍රය මත පදනම් වූ මෙම වර්ගීකරණය තොරතුරු සිමා සහිත වූ එම කාලයේ අවශ්‍යතා මත පදනම් වුවත් බව පෙනි යයි. 1950 ගණන් වලදී

මෙම ඇස්සමේන්තු එවකට පැවති දත්ත මූලාශ්‍ය ඇසුරින් සහක් කෙරුණු අතර, ගණනය කිරීමේදී විභාග ප්‍රායෝගික ක්‍රමවේද යොදා ගෙන ඇත. පෝෂ්ගලික පරිගේරනය ඇස්සමේන්තු කිරීම අරුණුම් ප්‍රාග්ධනයේදී ආනයනික පරිගේරනය හාණ්ඩ පිළිබඳ දත්ත ශ්‍රී ලංකා රෝවෙන්ද දේශීය වශයෙන් නිෂ්පාදනය කොට පරිගේරනය කෙරෙන හාණ්ඩ නිෂ්පාදන දත්ත මගින්ද ලබා ගෙන ඇත. නිෂ්පාදන දත්ත සඟුව ලබාගත තොහැනි වූ අවස්ථාවලදී පාරිගේරික මූල්‍ය ප්‍රමුණුව තොරතුරු මගින් පරිගේරන වියදම ඇස්සමේන්තු කරන්නට ඇත. හාණ්ඩ ප්‍රපාදා දෙන මූලාශ්‍ය මත පදනම් වූ මෙම වර්ගිකරණය කිසියම් තාන්ත්‍රන්තර ප්‍රමිතියක් මත පදනම් තොවූ අතර, එබැවින් එය තාන්ත්‍රන්තර ප්‍රසෘත්දනයක අවකාශ සලසා දුන්නේ ද තැනු. එසේම එය වියදම් අංශයෙන් කෙරෙන විස්තරාත්මක ආර්ථික විද්‍යාත්මක විශ්‍යයක් පදනා අවස්ථා තොරතුරු ලබා දුන්නේද තැනු. එසේම ජාතික ආදායම් ගණනය කිරීමේ පදනම් වර්ෂය 1970, 1982 හා 1996 දී සංශෝධනය කරන විටදී වන් මෙම වර්ගිකරණයෙහි වෙනසක් සිදුවුයේ තැනු. සමස්තයක් වශයෙන් ගත් කළ



## විශේෂ සටහන 10

පොදුගලික පරිභෝෂන වියදම පිළිබඳ මෙම දත්ත මහින් පසුහි අවුරුදු හා නිලධාන දී වූ අත්තික වෙනස්කම් පුද්ගල පරිභෝෂනය මත කෙරෙන දිගුතාලීන බලපෑම සිල්විම් කරන දත්ත මාලාවන් ලබා දුන්නේ තැන.

ජාත්‍යන්තර මට්ටමෙන් සලකන කළ, 1993 දී ඇත්තික සහයෝගිතා සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පුරුෂා සංගමය යන සංවිධානයන්ගේ සහය ඇතිව එක්සත් ජාත්‍යන්ගේ සංවිධානය ජාතික ගිණුම් ක්‍රමය - 1993 හඳුන්වා දුන්නේය. ජාතික ගිණුම් ක්‍රමය - 1993 ජාතික ගිණුම් ඇයෝන්තිම් තිරිම පිළිබඳ විස්තරාත්මක අනුපාතක් වන අතර සාමාජික රට්වල් ජාතික ගිණුම් සැකසීමේදී එහි එක විධිවුම් අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි. එයේම ජාතික ගිණුම් ක්‍රමය - 1993 පොදුගලික පරිභෝෂන වියදම ඇයෝන්තිම් තිරිම සඳහා එනෙක් පැවති තුම්බියද වූ අරමුණු ප්‍රකාර පුද්ගල පරිභෝෂන වර්ගිකරණය (Classification of Individual Conumption by Purpose) තව දුරටත් දිපුණු කර ඇත. මෙම වර්ගිකරණ පුදුගලික පරිභෝෂන වියදම පිළිබඳ වඩා විස්තරාත්මක ව්‍යුහයක් සපයන අතර, එය ජාතික ආදායම ගිණුම් සංඛ්‍යාලේන ජාත්‍යන්තර වශයෙන් යැයුම් මේ අවකාශ යෙදා යෙදා යෙදා. මෙම වර්ගිකරණය ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපර්තමේන්තුව විසින් අභින් ගණනය කරනු ලැබූ ශ්‍රී ලංකා පාරිභෝෂික මිල දර්ශනය සඳහා ද යොදාගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගිණුම් ක්‍රමය - 1993 ට අනුව අනාගතයේදී ජාතික ආදායම ගණනය තිරිමට අපේක්ෂාකරණ නැවැන් මෙම ජාත්‍යන්තර වර්ගිකරණයට අනුකූලව පුද්ගල පරිභෝෂන වියදම ගණනය තිරිම අන්‍යාවානය වේ.

මෙහිදී නව වර්ගිකරණය යටතේ පොදුගලික පරිභෝෂන වියදම ඇයෝන්තිම් තිරිම අදියර දෙකකදී සිදුවිය පළමු අදියරදී පදනම් වර්ෂයක් නොරා එම වර්ෂය සඳහා මූලික ඇයෝන්තිම් සකස් කෙරුණු අතර, දෙවන අදියරදී එම වර්ෂය පදනම් කර ගතිම්න් රේඛ වර්ෂයක් සඳහා ඇයෝන්තිම් සකස් තරන ලදී. ප්‍රවුල් අයවැය සම්ක්ෂණ, අප්‍රමිත වියදම් විස්තරාත්මකව ආවරණය කරන බැවින් සාමාන්‍යයෙන් පොදුගලික පරිභෝෂන වියදම් නොරුදු සඳහා පදනම් වශයෙන් ගැනෙන්නේ එවැනි සම්ක්ෂණය විනෝන් ශ්‍රී ලංකා මහ බැංකුව

විසින් 1996/97 දී කළ පාරිභෝෂික මූල්‍ය හා සමාජ ආර්ථික සම්ක්ෂණයයි. මෙම සම්ක්ෂණය සඳහා සාරිනා කළ සංකළේප සහ නිර්වචන ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූල වේ. මෙම සම්ක්ෂණය නියුතිගත කුවුම්හයන් විසින් එක එක ආභාර වර්ගය සඳහාද, ආභාර නොවන අයිතමයන් සඳහාද, නළ පවතින පාරිභෝෂික හාණ්ඩ සඳහාද කළ වියදම පිළිබඳ විස්තර සපයයි. එමනිසා, නව වර්ගිකරණයට අදාළ ඇයෝන්තිම්තු සැකසීම සඳහා පදනම් වර්ෂය වශයෙන් නොරා ගෙන ඇත්තේන් 1997 වර්ෂයය. නව වර්ගිකරණය යටතේ පොදුගලික පරිභෝෂන වියදම ඇයෝන්තිම්තු කිරීමේ පදනම ලෙසින් මූලිනම් එක එක සැකසීම සඳහා වන මායික එක පුද්ගල පරිභෝෂන වියදම 1997 වර්ෂය සඳහා ඇයෝන්තිම්තු කරන ලදී. මෙම එක සැකසීම ඇයෝන්තිම්තු ඉන් පසු මෙම එක ඇයෝන්තිම්තු වාර්ෂික ඇයෝන්තිම්තුවක් බවට පරිවර්තනය කර ජාතික ඇයෝන්තිම්තුවක් බවට පරිවර්තනය තිරිම සඳහා මුළු ජනගහනයට ගෙවන ලදී. ඉන්පසු මෙම එක ඇයෝන්තිම්තු නව වර්ගිකරණයට අනුකූල ලෙසින් කාණ්ඩ ගත කෙරුණු අතර, ඒ ආකාරයට 1997 වර්ෂය සඳහා සමස්ත පොදුගලික පරිභෝෂන වියදම ඇයෝන්තිම්තු කෙරීමේ. පාරිභෝෂික මූල්‍ය සම්ක්ෂණයේ දත්ත අවනක්පෙරු වී ඇති බව පෙදුවේ පිළිගැනීමා අවස්ථාවක් දෙකක් සම්බන්ධයෙන් ඉහන විස්තර කළ විධි ක්‍රමය අනුගමනය නොකරුණු අතර එම අවස්ථා දෙක සම්බන්ධයෙන් විකල්ප දත්ත මූලාශ්‍ර සාරිනා කරන ලදී<sup>1</sup>.

සමස්ත පොදුගලික පරිභෝෂන වියදම මෙසේ ඇයෝන්තිම්තු කළ පසු පුරුව වර්ගිකරණය යටතේ මෙනෙක් ප්‍රකාශයට පත් කළ ඇයෝන්තිම්තුවන් නව ඇයෝන්තිම්තුවන් අතර සංඛ්‍යාත්මක විෂමතාවයක් ඇති බව පෙනී ගියේය. එවැනි සංඛ්‍යාත්මක විෂමතාවයන් සඳහා පදනම් වන ජේතු පිළිබඳ පරිපාලනයෙන්, 1959 සිට පළ කළ දත්ත සුළුණියක් නව ඇයෝන්තිම්තුවට අනුව සංඛ්‍යාලේනය තිරිම නිවුරදී ත්‍රියා මාරුගයන් නොවීම්. එබැවින් මෙම සංඛ්‍යාත්මක විෂමතාවය නැති තිරිම සඳහා වඩා යථාර්ථව තුම්බියක් අනුගමනය කරන ලදී. නව ඇයෝන්තිම්තුගත පොදුගලික පරිභෝෂන වියදම්, මෙනෙක් ප්‍රකාශයට පත් කරන ලද වටිනාකමට ගැලීම සඳහා සංඛ්‍යාත්මක විෂමතාවය අනුපාතික වශයෙන් නව වර්ගිකරණයේ කාණ්ඩ අතර බෙදා තිරින ලදී. කෙසේ ව්‍යවත් උප අංශයන් තුනක් සුවිශ්‍ය තාක්ෂණීක හේතු නිසා මෙම අනුපාතික බෙදා හැරීමෙන් බැහැර කරන ලදී<sup>2</sup>.

1. දුම්කොළ නිෂ්පාදන සඳහා වන වියදම පාරිභෝෂික මූල්‍ය සම්ක්ෂණ වලදී නිවුරදිව සටහන් නොවන බැවින් දේශීය වෙළඳපාල අලවී දත්ත එම අංශය ඇයෝන්තිම්තු කිරීම සඳහා යොදාගත් අතර, මූල්‍ය ස්ථාන සඳහා ඇයෝන්තිම්තුවන් පාරිභෝෂික මූල්‍ය සම්ක්ෂණයන්ට ඇතුළත් නොවන බැවින් දළ දේශීය නිෂ්පාදන සම්බන්ධ දත්ත ආශ්‍රුයන් එවැනි ඇයෝන්තිම්තුවන් සකසා ගත්තා ලදී.
2. 2. සහල් හා සහල් නිෂ්පාදන, තිරිඹු පිටි හා තිරිඹු පිටි නිෂ්පාදන සහ බැවින් සැකසීම වන මූල්‍ය ස්ථාන සඳහා සැකසීම වියදම හා සැකසීම වියදම හා සැකසීම වියදම

විගේජ සටහන 10

1997 පදනා ඇස්තමෙන්තු සකස් කළ පසුව පොදුගලික පරිගේණ වියදමේ එක් එක් අනු කාණ්ඩයේ වර්ධන අනුපාතික ඉදිරි වර්ෂයන් පදනා පහත දැක්වෙන දත්ත මූලාශ්‍ර සහ දත්ත මිස්තේ පක්ෂ ගැනීනා ලදී.

- නොරතුරු එක් මූලාශ්‍යයන්හින් සංජ්‍රව ලබා ගැනීමට භැඳී අවස්ථාවලදී තීජපාදන දත්ත හෝ තීජපාදන පරිමා දරුණක යොදා ගන්නා ලදී (උදා- වී, මාරු අදිය)
  - වර්තන අස්ථාමේන්තු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකතු කරන ලද හිල්ලර මිල ගණන්ද, ශ්‍රී ලංකා පාරිභෝගික මිල දරුණකයේ හා කොළඹ පාරිභෝගික මිල දරුණකයේ දරුණක වට්නාකම් ද හාටිනා කරන ලදී.
  - තීජපාදන දත්ත පමණක් පරිභෝගන රටාවන් තියෙන්නය කරන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රේඛව සනු ආනයන දත්ත තීජපාදන දත්ත පමණ එකකර මුළු පරිභෝගනය වශයෙන් සලකන ලදී.
  - තීජපාදනය සහ ආනයනය / අපනයනය සැබු පරිභෝගනය තිරුප්තය නොකරන අවස්ථාවන්හිදී වටාන් තාක්තික ඇස්ථාමේන්තුවක් ලබා ගැනීම සඳහා එක පුද්ගල පරිභෝගන වියදම් දත්ත යොදාගන්නා ලදී. (උදා: නො, පොල්, සිති ආදිය)
  - ඉහත සියලු තුම්බවූයන් යටුරුපවාදී ඇස්ථාමේන්තුවක් දීමට අපොහොසට් වූ අවස්ථාවක හා නෙවා ප්‍රවාහ පිළිබඳ නොරතුරු ඇස්ථාමේන්තු සකස් තීරිමට උපයෝගී කර ගන්නා ලදී.
  - විදුලිය, රාලය, යුරුකනන සේවා ආයතන්හිදී එම සේවා සපයන ඇයනතවලට ගැහැස්න සඳහා අලේවී වට්නාකම යොදා ගන්නා ලදී.

මෙයේ සංක්‍යා ගත්තා ලද වර්ධන අනුපාතිකයන් රේඛ වර්ෂයේ ඇස්නමේන්තුව ලබා ගැනීම පදනා පෙර වර්ෂයේ ඇස්නමේන්තුවලට ගෙවන ලදී පළකරන ලද සහ පාශයාධින ඇස්නමේන්තු අතර වෙනසක් වෙනෙන් එම සංඛ්‍යා විෂමතාවය 1997 ඇස්නමේන්තු පදනාභාවිතා කළ කුම්ඩිය ආශ්‍යයෙන්ම පැවැත්වන ලදී.

මෙම වාර්තාවහි සංඛ්‍යා ලේඛන පරිණාමයෙහි සංඛ්‍යා පවතින 7, නව වර්ගීකරණය හා රෝග අදාළ ඇස්නමේන්තු 1997 වසරේ පිට සපයා ඇත. පැරණි වර්ගීකරණයේ පිට නව වර්ගීකරණය දක්වා විනැළුවේ වාසි, කෙවියන් පහත පදනම් පරිදි දක්වා ඇතිය.

- යල් පිතු සහ වර්තන පරිශෝජන වියදම් වූහය පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු තොපපයන පැරැණි වර්ගීකරණයට වඩා අරමුණු ප්‍රකාර පුද්ගල පරිශෝජන වර්ගීකරණය (නව වර්ගීකරණය) සම්මත

වර්හිකරණයකට යම්න් නව තොරතුරු රාජීයක් සම්පාදනය කරයි.

- නව වර්ගිකරණය පරිහැළුනය පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර වශයෙන් යායැන්දනය කිරීමටද, දිකු කාලීනව වියලේෂණය කිරීමටද හැකියාව ලබා දේ.
  - නව වර්ගිකරණය දත්ත පරිහරණය කරන්නනට පෞද්ගලික පරිහැළුන වියදම පිළිබඳ වඩා අදාළ තොරතුරු ලබාදේ.
  - ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික හිඹුම් ක්‍රමය 1993 ව අනුව සිය ජාතික හිඹුම් යැකුසීමට අපේක්ෂා කරන බැවින් මෙම යායැන්ධනය අතිච්චරය වේ.
  - ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ තීෂ්පාදන ආශයෙන් කාර්යාලය ජාතික හිඹුම් ගණනය කරන අතර ඉදිරියෝදේ එය වියදම් අංශයෙන්ද ගණනය කිරීමට බලාපොරාත්තු වේ. පෞද්ගලික පරිහැළුන වියදම තව වර්ගිකරණයට අනුව ඇඟනමේන්තු කිරීම වියදම් ආංශයේ කාර්යාලය ඇස්ක්වෙන්තුවල තීරවයාතාවය වැඩි කිරීමට උපකර් වනු ඇත.
  - පැරුණී වර්ගිකරණය පරිහරණය කළ අයට මූලය පදනම් කරගත් එම තොරතුරු මූලික වර්ගිකරණයෙන් යටතේ තවදුරටත් ලබා ගත හැකිවේ. වාර්ෂික වර්තනාවේ පාඨමා ලේඛන පරිශ්චයෙහි සංඛ්‍යා පටහන 5 තවදුරටත් පෞද්ගලික පරිහැළුන වියදම් ආනයනික භාණ්ඩ හා යායැන් තොරතා දේවා සහ දේශීය වශයෙන් තීෂ්පාදන භාණ්ඩ හා සේවා යන පුරුෂ හිරිපියන් යටතේ පළ කරනු ඇත.
  - තව ක්‍රමය වර්ෂ පහකට වරන් දත්ත යායැන්ධනය කිරීමට අවකාශ සලසා දෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව පාරිහැළික මූල්‍ය සිම්ජ්‍යාය සැමුව වර්ෂ පහකට වරන්ම පවත්වන බැවින් පෞද්ගලික පරිහැළුන වියදම් ආනයනික භාණ්ඩ හා යායැන් තොරතා දේවා සහ දේශීය වශයෙන් තීෂ්පාදන භාණ්ඩ හා සේවා යන පුරුෂ හිරිපියන් යටතේ පළ කරනු ඇත.

ବ୍ୟାକୁ ଉପରିତଥିଲା । ଅରମ୍ଭିତ୍ତି ପ୍ରକାର ପ୍ରଦେଶର ପରିଷେଚନା  
ବିର୍ଦ୍ଦିକରଣରେ ପ୍ରଦିଆ କୁଣ୍ଡଳିଯିନୀରେ ଅନ୍ଧାର ପେଣ୍ଡଗାରିକ  
ପରିଷେଚନା ସିଦ୍ଧାନ୍ତରେ ଆହୁରି ଆହୁରି ଆହୁରି ଆହୁରି  
ପେଣ୍ଡଗାରିକ କରନ ଅନର, ଲିମାନ୍ ପହନ ଉଦ୍ଧବନ ନୋରାନ୍ଦାର୍ଜ  
ଖେଳିଲେବେଦି ।

- ආහාර සහ මද්‍යස්ථාර තොවන පාන වර්ග කාණ්ඩය ප්‍රධානතම වියදම් ශීර්ෂය විය. 1997-2002 කාලය තුළ

## විශේෂ සටහන 10

මෙම කාණ්ඩය මූල්‍ය වියදමට සියයට 37-40 අතර ප්‍රමාණයකින් ආයක විය. සියලුම ආකාර ද්‍රව්‍ය අනුරිත් සහල් තවදුරටත් වැඩිම වියදම් හිරිෂය සහිත අයිතමය විය.

- ආකාර ප්‍රධාන වියදම් කාණ්ඩය වුවද, දත්ත විලින් පැහැදිලිවත්තේ සෙමින් නමුදු එහි සාපේක්ෂ වැදගත්තම අඩුවන බවයි.
- සිගරට සහ මත් ද්‍රව්‍ය සඳහා වන කුපුම්බ වියදම සාපේක්ෂ වශයෙන් විශාල අගයක් ගත් අතර, එය මූල්‍ය වියදම්න් සියයට 5ක් විය.
- අධ්‍යාපනය සඳහා වන වියදම ඉතා අඩු මට්ටමක පවතින අතර එය මූල්‍ය වියදම්න් සියයට එකතු අසැන්න වේ. නීදහස් අධ්‍යාපනය, පෙළ පොත් හා නීල අඩුම් හොමිල් සැපයීම මේ සඳහා හේතුව විය හැකිය. තවත් හේතුවක වන්නේ අධ්‍යාපනයට සම්බන්ධව ඇතුළු වියදම් වෙනස් හිරිෂය යටතේ කාණ්ඩගතවී නිව්මයි. උදාහරණ

වශයෙන් පාසල් වැන් ගාස්තු සඳහා වන වියදම ඇතුළත් කර ඇත්තේ ප්‍රවාහන වියදම් ඇතුළත් කාණ්ඩයටය.

- සෞඛ්‍ය සඳහා වන වියදමද සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින අතර එය මූල්‍ය වියදම්න් සියයට 2ක් පමණ වේ. (මෙය සිගරට සහ මත් ද්‍රව්‍ය සඳහා වියදම සමඟ සපයදදේ ඉතා අඩු මට්ටමති) මේ සඳහාද හේතු වන්නට ඇත්තේ රුක්‍ය මගින් තොමිලයේ සෞඛ්‍ය සේවා පැපැයීමයි.
- 1997 වැශයෙදී සංඛ්‍යාවේදනය සඳහා කෙරුණු වියදම් මූල්‍ය වියදම්න් සියයට 0.6 ක තරම් අඩු මට්ටමක පැවතියද එය ගතුවූ පස් ආවරුද්ද තුළ සියයට 150 කින් වර්ධනය වී ඇත. මින් පිළිබඳ වන්නේ මෙම කාලය තුළ දුරකතන පහසුකම්වල සිදුවූ ව්‍යාප්තියයි.

ඉහත දැක්වූ අනාවරනයන්ගෙන්ද පැරුණී වර්ධිකරණයට සාපේක්ෂව වන වර්ධිකරණය දත්ත පරිභරණය කරන්නත්ට වැඩි තොරතුරු ලබා දෙන බව අනාවරණය කරයි.

## 1 යාච්‍ය සටහන

අරමුණු ප්‍රකාර පුද්ගල පරිගෙශ්‍රන වර්ගිකරණයට (පු.ප.ව.) අනුව පුද්ගලික පරිගෙශ්‍රන වියදමේ ප්‍රතිගෙශ්‍රමක වන්තිය

ප්‍රති අංශය	කාණ්ඩය	ප්‍රතිගෙශ්‍රම දායකත්වය					
		1997	1998	1999	2000	2001	2002
1.	ආකාර සහ ඔබකාර තොවන පානයන්	40.4	39.0	38.7	37.1	37.8	37.4
2.	මධ්‍ය සාර. දුම්කොළ සහ මත්ද්‍රව්‍ය	5.8	6.0	5.9	6.1	5.9	5.3
3.	රෝගීකී සහ පාවහන	6.3	6.1	6.0	6.7	6.3	5.9
4.	නීවාස සටුපුනු සහ උපයෝගීතා සේවා	15.0	14.2	13.8	14.2	14.8	14.0
5.	ගෘහන්ද උපකරණ සහ සේවා	5.0	5.5	5.4	4.4	4.7	4.7
6.	සෞඛ්‍ය	2.4	2.9	2.8	3.1	3.3	3.6
7.	ප්‍රවාහනය	7.9	8.9	10.1	11.3	8.9	10.5
8.	සන්නිවේදනය	0.6	0.9	1.1	1.3	1.6	1.9
9.	තුම්බ සහ විනෝද සේවා	3.6	3.6	3.6	3.5	3.4	3.2
10.	අධ්‍යාපනය	1.2	1.2	1.2	1.3	1.3	1.3
11.	ආපනාකාලා සහ හොටල්	1.4	1.4	1.4	1.3	1.3	1.3
12.	විවිධ හාණ්ඩ සහ සේවා	10.2	10.2	10.1	9.7	10.7	10.9
මූල පරිභාෂ්‍රනය		100.0	100.0	100.0	100.0	100.0	100.0

මිල ඉහළ යාම ගැනයේන සේවාවන් හි වියදම ඉහළ යාමට පාදක වූ අතර සහිතිවේදන උපකරණ සහ සේවාවන්හි මිල වැඩි වීමත්, ග්‍රාහක සංඛ්‍යාව සියයට 20 කින් පමණ වැඩි වීමත් සහිතිවේදන හිරිෂයේ වියදම් සියයට 34 කින් (පවත්නා මිල ඇතුළු) ඉහළ යාමට හේතුව විය. පොදුගලික පරිගෙශ්‍රන වියදමේහි ගමනාගමන හිරිෂය 2002 දී සියයට 38 කින් වර්ධනය විය. පොදු ගිය ව්‍යපරේ මෙම වර්ධන විගෝ සියයට 10 කින් අඩු විය. මෙම අසාමාන්‍ය වැඩි වීමට හාණ්ඩ සහ මහි ප්‍රමාණයකින් අඩු ප්‍රමාණයකින් අඩුවූ ඉල්ලුම්ත්, ඉන්දන මිල වැඩි වීම සහ ආනයන සංඛ්‍යාන මගින් පෙන්වුම් කර ඇති ආකාරයට

පොදුගලික පරිභරණය සඳහා ව්‍යාහන මිලදී ගැනීම් වැඩි වීමත් හේතුව වශයෙන් දැක්වීය හැක. වෙදෙන ගාස්තු වල සහ මාශය වල මිල ඉහළ යාම සෞඛ්‍ය හිරිෂයේ සියයට 28.0 ක වැඩි වීමට ප්‍රධාන වශයෙන් දායක විය. විවිධ හාණ්ඩ සහ සේවා හිරිෂයා ඇතුළත් මූල්‍ය සේවා, රක්ෂණය, පොදුගලික සේවා, පොදුගලික උපාග හා සම්පූර්ණ ආරක්ෂණය සියයට 19.0 කින් වර්ධනය විය. එහෙත් 2002 දී පැවති අඩු පොලී අනුපාත හේතුවෙන් පොදුගලික පාරිගෙශ්‍රන වියදමේහි මූල්‍ය සේවා උප ආයදේ අඩු වීමක් විය.

**2.3 දංච්ඡ යටහත  
සමයේ ඉල්ලුම**

අධිකම	පවත්නා මිල			ස්ථාවර මිල		
	2000	2001 (ක)	2002 (ක)	2000	2001(ක)	2002 (ක)
අ. දේශීය ඉල්ලුම						
පරිහාරනය	1,038,377	1,185,482	1,353,428	824,760	826,552	888,706
(% වෙනත)	16.6	14.2	14.2	5.0	0.2	7.5
දළ දේශීය ප්‍රාග්ධන සම්පූද්‍යනය	352,632	309,684	337,782	260,186	214,731	221,415
(% වෙනත)	16.8	-12.2	9.1	9.9	-17.5	3.1
මුළු දේශීය ඉල්ලුම	1,391,009	1,495,188	1,691,210	1,084,946	1,041,283	1,110,121
(% වෙනත)	16.7	7.5	13.1	6.2	-4.0	6.6
ඇ. බාහිර ඉල්ලුම්						
භාණ්ඩ හා පාඨම තොවන සේවා අපනයන (ඇ)	490,676	525,398	573,072	371,663	352,064	371,638
(% වෙනත)	25.0	7.1	9.1	18.0	-5.3	5.6
භාණ්ඩ හා පාඨම තොවන සේවා ආත්‍යතන (ඇ)	624,048	613,167	679,438	510,583	461,917	513,496
(% වෙනත)	30.4	-1.7	10.8	14.9	-9.5	11.2
ඇද්ධ බාහිර ඉල්ලුම	-133,373	-87,788	-106,365	-138,900	-109,853	-141,860
මුළු මුළු ඉල්ලුම	1,257,638	1,407,398	1,584,845	948,046	931,430	468,261
(% වෙනත)	13.7	11.9	12.6	6.0	-1.5	4.0

මුළු : ශ්‍රී ලංකා මහ බැංකුව

(ඇ) පායෝගික

(ඇ) තාක්ෂණික

(ඇ) අව්‍යාපක මිලදී ගැනීම පදනා ලබා ගත් ප්‍රය මුදුරින්, ඇමරිකානු බොලර් මිලයන 292.8 න් උම අව්‍යාපක විනාශ වීම නියා 2001 වර්ෂය පදනා පාඨම තොවන සේවාවන් සේවාවන් වශයෙන් ඇතුළත් කර තැන.

2001 වසරේදී සියයට 12.2 කින් අඩු වූ පවත්නා වෙළදපල මිල අනුව ආයෝගන වියදම මෙවර රුපියල් බිලියන 338 ලෞ ඇස්නාමින්තු කර ඇත. එය පසුගිය වසර හා සයදන කළ සියයට 9.1ක වර්ධනයකි. පොද්ගලික අංශ සහ රාජ්‍ය ආයෝගනයන් සියයට 14.4 කින් ඉහළ යාම ඉහත වර්ධනයට සේනු විය පවත්නා මිල යටතේ රාජ්‍ය ආයෝගන සියයට 24.7 කින් පහළ වැටුණි. ප්‍රවාහන උපකරණ අංශයෙහි ආයෝගනය සියයට 26.7 කින් ඉහළ ශිය අතර එයට සේනු වූයේ ආරක්ෂණ නත්වය තොද අතර හැඳුම්ත් සම්මත ප්‍රවාහන පහසුකම් පදනා සියයට 10.1ක හා සියයට 13.0 ක් ලෙස අඩු අගයන පැවතින. අනෙකුත් ප්‍රාග්ධන භාණ්ඩ පදනාවන ආයෝගනයන් මේ අතර සියයට 24.3 දක්වා වර්ධනය විය. මුළු පොද්ගලික ආයෝගන වලින් වැඩි කොටසක් වෙන්තර ඇත්තේ වරාය සේවා, විදුලි පාද්දේ, පරිගණක හා බලශක්ති යන අංශයන්හි යටත් පහසුකම් දුළුණු කිරීමටයි. රාජ්‍ය ආයෝගන ප්‍රධාන වශයෙන් මාර්ග ඉදි කිරීම්, බල ගක්නි හා ජල පැපුම් පදනා යොමු විය. වසර අවසානයේ දී ප්‍රාග්ධන සම්පූද්‍යනය තුළු ලෙස ඉහළ ගොස් ඇති බව මාපින ආනයන පාඨ්‍ය තොරතුරු අනුව පෙනේ. 2002 අවසානයේ සිදුවූ මෙම තොග ඉහළ යැම 2003 මුර්ත වර්ධනයක් කෙරෙහි දෙනාම්ක බලපුම්ත් ඇති කරනු ඇත. තොග වැඩිවීම පිළිබඳ කරුම්ත් තොග ඇතුළත් වන දළ දේශීය ප්‍රාග්ධන සම්පූද්‍යනය (ආයෝගන වියදම) 2002 දී සියයට 9.1 කින් (පවත්නා මිල යටතේ) වැඩි වී ඇති අනර තොග ඇතුළත් තොවන දළ දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පූද්‍යනය සියයට 7.7 කින් වැඩි වී ඇත.

**2.4 පවත්නා සම්බන්ධ සහ උපයෝගනය**

දළ දේශීය තිෂ්පැදිනයයෙන් හා ආනයනික භාණ්ඩ සහ පාඨම තොවන සේවාවන්ගෙන් (විදේශ සම්පත්) පමණ්වින වන ආර්ථිකයේ පවත්නා සම්බන්ධ ප්‍රමාණය, පවත්නා වෙළදපොල මිල අනුව 2002 දී රුපියල් බිලියන 2,264 දක්වා සියයට 12.1 වර්ධනයක් පෙන්වුම් කළේ ය. මෙම වර්ධනය ජනතය කරන ලද්දේ පවත්නා වෙළද පොල මිල අනුව දළ දේශීය තිෂ්පැදනය තුළින් ඇති වූරුපියල් බිලියන 177 (සියයට 12.6) ක වර්ධනය හා රුපියල් බිලියන 66 (සියයට 10.8) ක් වූ විදේශ සම්පත් වර්ධනයයි. 2001දී ඇමරිකයේ හ්‍යාකර්ස්වලට සැපුබුමත් සමඟ ස්ථාවර මිල (1996) අනුව පවත්නා සම්පත් ප්‍රමාණය මුර්ත වශයෙන් පහළ ශිය අතර 2002 වසරේදී එය සියයට 6.3 කින් වර්ධනය විය. සියයට 4 ක්වූ ආර්ථික වර්ධනයේ සහ සියයට 11.2 ක්වූ ආනයනික භාණ්ඩ පදනා වායු පාඨම තොවන සේවාවන්හි වර්ධනයන්හි එකතුව 2002 දී පවත්නා සම්පත් ප්‍රමාණයේ මුර්ත වැඩි වීමට හේතු පාඨක විය.

මෙම සම්පත් උපයෝගනය සැලකීමේ දී මුර්ත වශයෙන් පරිහාරනය සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආයෝගනයෙහි සහ පාඨනයනික භාණ්ඩ සහ සාධක තොවන සේවාවන්හි වැඩිවීම්, පිළිබඳ සියයට 3.1 ක් සහ සියයට 5.6 ක් විය. මුළු සම්පත් උපයෝගනයෙන් පරිහාරන ප්‍රතිශ්‍යා සියයට 59 පිට සියයට 60 දක්වා වර්ධනය විය. ආයෝගන ප්‍රතිශ්‍යා සියයට 15 ක්වූ අතර, පාඨනයනික භාණ්ඩ පදනා සේවා ප්‍රතිශ්‍යා සියයට 25 ක් ලෙස දී තොවනාස්ව පැවතින.

**2.4 දාඩා සටහන**  
**සම්පත් කෘතිත සහ උපයෝගනය (1996 ස්ථාවර මිල අනුව)**

සිර්සය	ප්‍රතිශතානාත්මක දෙකාපෑය			ප්‍රතිශතානාත්මක වර්ධනය	
	2000	2001 (ක)	2002 (ක)	2001	2002
1. මූල්‍ය පම්පත්	100	100	100	-4.3	6.3
වෙළඳ මිල අනුව දක්නී.	65	67	65	-1.5	4.0
භාණ්ඩ හා පාඨම තොටින සේවා ආත්‍යතන (අ.)	35	33	35	-9.5	11.2
2. උපයෝගනය	100	100	100	-4.3	6.3
පරිගෙෂ්ඨනය	57	59	60	0.2	7.5
දළ දේශීය ය්‍යාවර ප්‍රාග්ධන සම්පාදනය	18	15	15	-17.5	1.7
රුපය	16	13	13	-19.0	6.3
පෙෂ්ඨලික ආයෝදා හා රුපය යායෝදා	2	2	1	-5.9	-27.6
තොග වෙනස්වීම්	0	0	0	-12.1	10,441.4
භාණ්ඩ හා පාඨම තොටින සේවා ආත්‍යතන (අ.)	26	25	25	-5.3	5.6

(අ) පාශේෂන

(ආ) තාවතාලීක

(ඇ) අධ්‍යාපන මිලදී ගැනීම යදහා ලබා ගන් සාය මුදලින්, ඇමරිකානු ටෙකුල් මිලයන 2928 න් රම අවස්ථාව විනාශ වීම නිසා 2001 වර්ෂය යදහා පාඨම තොටින යෝජිත යෝජිත වශයෙන් ඇතුළත් තර තැන.

2002 දී ආර්ථිකයේ ත්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන් දේශීය පරිගෙෂ්ඨන ඉල්ලුම් යටු තත්ත්වයට පත්වීමේ හා වර්ධනය වීමේ ප්‍රතිච්චාවයක් තිසාවෙන් එව පවත්නා සම්පත් සහ උපයෝගනයේ වෙනස් වීම් මගින් ලනාව පිළිබඳ වේ. අපනයින් හා නැවැත් වල සියයට 2 ක වර්ධනයක් පමණක් සිදුවූ තිසා බාහිර ඉල්ලුමෙන් ඇත්තුව සියයට 5.6 ක වර්ධනයට මූලික වූයේ අපනයින් සේවාවන්හි වර්ධනයයි. ලෙස ආර්ථික යටුන්වයට පත්වීම අඩු වෙශයනින් සිදු වීමන් දෙක ගණනාවක් ඇදී ගිය ජනවාරිකින අර්බුදය සම්පාදන පත් කිරීම යදහා ගෙන යන පාම ප්‍රාග්ධනයන් දිරියෙන්වන පුළු වූවන් එ පිළිබඳව පැහැදිලි තුරණයක් ගැනීම් ඉත්මන් වැඩි තිසා ආයෝගනය කළ හැකි අය පරික්ෂාකාරී ප්‍රවේශයක් අනුගමනය කිරීම සේවාවන් ආයෝගන ඉල්ලුම් තවදුරටත් අඩු විය. ආර්ථිකයේ දිගු කාලීන වර්ධනයන් යදහා ආයෝගනයන්ගේ පුර්ණ විශ්වාසය දිනා ගැනීම අන්වයන වේ.

### 2.5 දේශීය සහ රාජික ඉතිරි කිරීම්

පොදුගලික ඉතුරුම් සහ රාජ්‍ය ඉතුරුම් ඇතුළත් දේශීය ඉතුරුම් 2002 වසරේදී රුපියල් බැලියන 231 ක් ලෙස ඇයෝන්මෙන්තු කොට ඇති. මෙය පෙර විෂ්ඨයට සාපේන්තුව සියයට 4.3 ක වැඩි වීමති. දේශීය ඉතුරුම් වල වැඩි වීම යදහා මුළුක වශයෙන් හේතු වූයේ පොදුගලික ඉතුරුම්වල ඉහළ යාමයි. රාජ්‍ය අයවුයෙනි වර්තන ගිණුමෙන් ගේපෑය ලෙස තිරිවතය කෙරෙන රාජ්‍ය ඉතුරුම් අඛණ්ඩව යාණ මට්ටමක පැවති නමුදු පුළු වශයෙන් වැඩි විය. මෙම වර්තන ගිණුමේ හිගය අඩුකර ගත හැකි වූයේ 2002 දී අනුගමනය කරන ලද විවිධ අයවුය ප්‍රතිපත්ති මගිනි. දේශීය ඉතුරුම් දළ දේශීය නිය්පාදන අනුපාතය සියයට 15.8 සිට සියයට 14.6 දක්වා 2002 දී අඩු වීමක් පෙන්නුම් කළේ ය. මෙම අඩු වීමට හේතු වූයේ පොදුගලික පරිගෙෂ්ඨන වියදම ඉහළ යාමයි. දේශීය ඉතුරුම්/අනුපාතයේ අඩු වීම ආයෝගන යදහා දේශීය මුලාශ්‍රයන්ගෙන් යොදාගත හැකි සම්පත්වල අඩුවීමක් පෙන්වන

බැවින් එය .අනාගත ප්‍රාග්ධන සම්පාදනය පිළිබඳ ගුහ නිමිත්තනක් ලෙස යැලුත්ව තොහැන.

2002 දී දේශීය ඉතිරිකිරීම්, විදේශීය ගුද්ධ පොදුගලික යාම යුද්ධ සාක්ෂි ආදායමෙහි එකතුව වන ජාතික ඉතිරිකිරීම්, රුපියල් බැලියන 312 ක් ලෙස ඇයෝන්තු කර ඇති. මෙය පුද්ගලිය සියයට 9.2 ක වැඩි විමති. ජාතික ඉතිරිකිරීම් වල වැඩි වීමත් ප්‍රධාන වශයෙන් හේතු වූයේ විදේශීය ගුද්ධ පොදුගලික යාම සියයට 19.4 තින් වර්ධනය වීමය. ප්‍රධාන වශයෙන් මැද පෙරදිග සේවය කරන ගුම්කියන්ගේ ප්‍රාග්ධන වලින් සාපුන්තන වන විදේශීය ගුද්ධ පොදුගලික යාම්, 2002 වසරේ ජාතික ඉතිරිකිරීම් වලින් සියයට 34 කට පමණ දායක විය. 2001 දී මෙම අනුපාතය සියයට 31 ක් විය.

**2.5 දාඩා සටහන**  
**රාජික ඉතිරි කිරීම (පවත්නා වෙළුදු මිල අනුව)**

	රුපියල් ද ද ද		
	2000	2001 (ක)	2002 (ක)
1. වෙළඳ මිල අනුව දෙකා දේශීය නිශ්පාදනය	1,257,636	1,407,398	1,584,845
2. දේශීය පැද්ධතිය	219,259	221,916	231,417
3. විදේශීය ගුද්ධ සාක්ෂි	-23,083	-23,830	-24,064
4. විදේශීය ගුද්ධ පොදුගලික පැවරුම්	73,810	87,902	104,938
5. ජාතික ඉතිරිකිරීම	269,986	285,988	312,291
6. දේශීය ඉතිරිකිරීම අනුපාතිකය (අන 2 අන 1 ඒ ලෙස)	17.4	15.8	14.6
7. ජාතික ඉතිරිකිරීම අනුපාතිකය (අන 2 අන 1 ඒ ලෙස)	21.5	20.3	19.7

(ආ) තාවතාලීක

මුදය : ශ්‍රී ලංකා මහ බැංකුව